



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2027/1 - 2017 ජූලි මස 10 වැනි සඳුදා - 2017.07.10

(රජයේ බලයට ප්‍රකිරීත කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

#### රජයේ නිවේදනය

2006 අංක 10 දරන දේශීය ආදයම් පනත

#### නිවේදනය

ද්විත්ව බදුකරණයෙන් සහන සැලකීම සඳහා ද, ආදයම් මත බදු තොගෙවා පැහැර හැරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ රින්ලන්ත ජනරජයේ ආණ්ඩුව අතර, 2016.10.06 වන දින එළඹී, මෙහි උපලේඛනයේ දක්වා ඇති ගිවිසුම 2016.12.10 වන දින සම්මත කර ගන්නා ලද යෝජනාව මෙයින් පාර්ලිමේන්තුව විසින් අනුමත කොට ඇති බව 2006 අංක 10 දරන දේශීය ආදයම් පනතේ 97 (1) (ආ) වගන්තිය යටතේ මෙයින් නිවේදනය කරනු ලැබේ.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග,  
ලේකම්,  
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

2017 ජූලි මස 07 වැනි දින,

කොළඹ 01,

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ රින්ලන්ත ජනරජයේ ආණ්ඩුව අතර ආදයම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ රින්ලන්ත ජනරජයේ ආණ්ඩුව අතර, ආදයම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආදයම් බදු පැහැර හැරීම වැළැක්වීම පිළිස ගිවිසුමක් ඇතිකර ගැනීමේ අභිලාෂයෙන් මතු දක්වෙන පරිදි එකත වී ඇත.



## 1 වැනි වගන්තිය

ආචාරණය වන තැනැත්තන්

ගිවිසුම්කාර රාජ්‍යයන්ගෙන් එකක හෝ දේශකහි ම හෝ වාසිකයන් වන තැනැත්තන් කෙරෙහි මෙම ගිවිසුම අදාළ විය යුතු ය.

## 2 වැනි වගන්තිය

ආචාරණය වන බදු

1. එක් ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි ප්‍රාදේශීය බල මණ්ඩල වෙනුවෙන් පනවනු ලබන ආදයම් මත වන බදුවලට, ඒවා අය කෙරෙන ආකාරය පිළිබඳව නොසලකා මෙම ගිවිසුම අදාළ විය යුතු ය.

2. වංචල හෝ නිශ්චල දේපල අන්සතු කිරීමෙන් ලබන ලාභ මත වන බදු, මෙන්ම ප්‍රාග්ධන වටිනාකම ඇගයීම මත බදු ද ඇතුළත්, මූල්‍ය ආදයම් මත හෝ එහි කොටසක් මත පනවනු ලබන සියලුම බදු, ආදයම් මත වන බදු වශයෙන් සැලකිය යුතු ය.

3. මෙම ගිවිසුම අදාළ වන්නා වූ දැනට පවතින බදු වනුයේ :

(අ) ගින්ලන්තය සම්බන්ධයෙන් :

- |   |   |
|---|---|
| (I) රාජ්‍ය ආදයම් බදු                                    | (valtion tuloverot ; de statliga inkomstskatterna) ;                                |
| (II) සංස්ථාපිත ආදායම් බද්ද                              | (yhteisojen tulovero ; inkomstskatten for samfund) ;                                |
| (III) ප්‍රජා බද්ද                                       | (kunnallisvero ; kommunalskatten) ;   |
| (IV) දේවස්ථාන බද්ද                                      | (kirkollisvero ; kyrkoskatten) ;  |
| (V) ප්‍රහවයේ දී පොලියෙන් රඳවාගැනීමේ බද්ද                | (korkotulon lahdevero ; kallskatten pa ranteinkomst) ; සහ                           |
| (VI) ප්‍රහවයේ දී නිර්වාසිකයන්ගේ ආදයමෙන් රඳවාගැනීමේ බද්ද | (rajoitetusti verovelvollisen lahdevero ; kallskatten for begransat skattskyldig) ; |

(මෙහි මින් මතු "ගින්ලන්ත බද්ද" යනුවෙන් සඳහන් වේ.)

(ආ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් :

ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළැඳි ඇති ව්‍යවසායන් හි පිරිවැටුම මත පදනම් වූ ආදායම් බද්ද ඇතුළත් ආදායම් බද්ද,

(මෙහි මින් මතු "ශ්‍රී ලංකා බද්ද" යනුවෙන් සඳහන් වේ.)

4. දැනට පවත්නා බදුවලට අතිරේකව හෝ ඒවා වෙනුවට මෙම ගිවිසුම අන්සන් කිරීමේ දිනයෙන් අනතුරුව පනවනු ලබන ඒ හා සමාන වූ හෝ බෙහෙවින් සමාන වූ වෙනත් යම් බදුවලට ද මෙම ගිවිසුම අදාළ විය යුතු වේ. ගිවිසුම්කාර රාජ්‍යයන් හි නිසි බලධාරීන් මුළුන්ගේ බදුකරණ නීති පිළිබඳව කරනු ලැබ ඇති ප්‍රධාන වෙනස්කම් සම්බන්ධයෙන් එකිනෙකාට දැනුම් දිය යුතු ය.

## 3 වැනි වගන්තිය

පොදු අර්ථ නිරුපණ

1. මෙම ගිවිසුමේ කාර්යයන් සඳහා, පද සම්බන්ධය අනුව වෙනත් අයුරකින් තේරුම්ගත යුතු වූවහොත් මිස :

- (අ) "ගින්ලන්තය" යන පදයෙන් ගින්ලන්ත ජනරජය ආදහස් වන අතර, භූගෝලීය අර්ථයෙන් ගත් කළ එයින් ආදහස් වනුයේ, ගින්ලන්ත ජනරජයට අයන් මූලුද ප්‍රදේශය සහ එම මූලුද ප්‍රදේශයට යාබද යම් ප්‍රදේශයක් ඇතුළත් ගින්ලන්ත නීතිය සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව මූලුද පත්ල, එහි යටිපස සහ තදසන්න ජල ස්කන්ධයන්හි ස්වාධාවික සම්පත් ගැවෙළයා කිරීමට සහ ප්‍රයෝගනයට ගැනීමට ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ස්වේච්ඡා අයිතිය ඇති එහි භූමි ප්‍රදේශය අදහස් කෙරේ.

- (අ) "ශ්‍රී ලංකාව" යන පදයෙන් එහි ඩුම් ප්‍රදේශය, අභ්‍යන්තර ජල ප්‍රදේශ හා රාජ්‍යයට අයන් මූහුදු ප්‍රදේශය, රට ඉහළින් පිහිටි ගුවන් අවකාශය මෙන්ම අනනා ආර්ථික කළාපය සහ මහාදේපික තවාකය ද ඇතුළු ජාත්‍යන්තර නීතියට හා ජාතික ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සිය ස්වාධීන අයිතිවාසිකම් සහ අධිකරණ බලය ක්‍රියාත්මක කරන හෝ මතුවට ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් අර්ථ නිරුපණය කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඩුම් ප්‍රදේශය අදහස් කෙරේ.
- (ඇ) "තැනැත්තා" යන පදයට යම් පුද්ගලයෙකු, සමාගමක් සහ වෙනත් යම් පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ.
- (ඇ) "සමාගම" යන පදයෙන් යම් සංස්ථාපිත මණ්ඩලයක් හෝ බදු කාර්යයන් සඳහා සංස්ථාපිත මණ්ඩලයක් ලෙස සලකනු ලබන යම් ආයතනයක්, අදහස් කෙරේ.
- (ඉ) "ගිවිසුම්කාර රාජ්‍යය" සහ "අනෙක් ගිවිසුම්කාර රාජ්‍යය" යන පදවලින් එද සම්බන්ධය අනුව අවශ්‍ය වන පරිදි, හිත්ලන්තය සහ ශ්‍රී ලංකාව අදහස් කෙරේ.
- (ඊ) "ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක්" සහ "අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක්" යන පදවලින් පිළිවෙළින් එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායක් සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායක් අදහස් කෙරේ.
- (උ) ගිවිසුම්කාර රාජ්‍යයකට අදාළව "රටවැසියා" යන පදයෙන් :
- (i) එම ගිවිසුම්කාර රාජ්‍යයේ ජාතිකත්වය හෝ පුරවැසිභාවය හිමි යම් පුද්ගලයෙකු ; සහ
  - (ii) එම ගිවිසුම්කාර රාජ්‍යයේ බලපැවැත්වෙන නීති මගින් ස්වකීය නෙතික තත්ත්වය ලබන යම් නෙතික තැනැත්තේක්, හැඳුව් ව්‍යාපාරයක් හෝ සිංගමයක් ;
- අදහස් කෙරේ.
- (ඌ) "ජාතියන්තර ගමනාගමනය" යන පදයෙන්, ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් මෙහෙයවනු ලබන නැවත් හෝ ගුවන් යානයක් මගින් එම නැවත හෝ ගුවන් යානය අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි ස්ථාන අතර පමණක් ක්‍රියාත්මක කරන අවස්ථාවල දී හැර කරනු ලබන ඕනෑම ප්‍රවාහනයක් අදහස් කෙරේ.
- (ඍ) "නිසි බලධාරියා" යන පදයෙන් :
- (i) හිත්ලන්තය සම්බන්ධයෙන්, හිත්ලන්තයේ මුදල් අමාත්‍යාංශය, එම අමාත්‍යාංශය විසින් නිසි බලධාරියා ලෙස නම් කරනු ලබන එහි බලයලත් නියෝජිතයෙක් හෝ අධිකාරයක් ;
  - (ii) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, දේශීය ආදයම් කොමිෂන් ජනරාල් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකු ;
- අදහස් කෙරේ.
- (ඏ) "බද්ද" යන පදයෙන් එම සම්බන්ධය අනුව අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා බද්ද හෝ හිත්ලන්ත බද්ද අදහස් වන නමුත් මෙම ගිවිසුම අදාළ වන්නා වූ බදුවලට අදාළ යම් පැහැර හැරීමක් හෝ අත්හැරීමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු කිසියම් මුදලක් හෝ එම බදුවලට අදාළව පතවන ලද යම් ද්‍රේශ්‍ය නියෝජනය කරන්නා වූ කිසියම් මුදලක් මෙයට ඇතුළත් නොවේ.
2. ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් යම් අවස්ථාවක දී මෙම ගිවිසුමට අයන් විධිවිධාන යොදා ගැනීමේ දී වෙනත් අයුරකින් අර්ථක්ෂණය කොට නොමැති කිහිපයේ හෝ පදයක්, එම සම්බන්ධය අනුව වෙනස් අයුරකින් තේරුම් ගැනීම අවශ්‍ය වන්නේ නම් මිස, මෙම ගිවිසුමට අදාළ වූ බදු පිළිබඳවම ගිවිසුම්කාර රාජ්‍යයේ නීති යටතේ එම පදය දරන අර්ථයම දුරිය යුතු අතර, එම රාජ්‍යයේ බලපැවත්වන්නා වූ බදු නීති යටතේ දරන අර්ථයන්, එම රාජ්‍යයේ අනෙකුත් නීති යටතේ එම පදයට ඇති අර්ථය ඉකළවා අදාළ විය යුතු ය.

## 4 වැනි වගන්තිය

## වාසිකහාවය

1. මෙම ගිවිසුමෙහි කාර්යයන් සඳහා “ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයා” යන පදයෙන් එකී රාජ්‍යයේ නීති යටතේ යම් තැනැත්තෙකුගේ නිත්‍ය වාසිස්ථානය, කළමනාකරණ ස්ථානය, නීතිගත වූ (ලියාපදිංචි වූ) ස්ථානය හෝ එවැනි සමාන ස්වභාවයක වෙනත් යම් නිරණයක හේතුවෙන් එම රාජ්‍යයෙහි දී බඳු ගෙවීමට නියමිත යම් තැනැත්තෙකු අදහස් කෙරෙන අතර, එම රාජ්‍යය සහ එහි යම් දේශපාලන උපකාට්‍යාධක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ පළාත් පාලන ආයතනයක් රට ඇතුළත් වේ. කෙසේ වුව එම එම රාජ්‍යයේ ප්‍රහාරයන්ගෙන් ලැබෙන ආදයම සම්බන්ධයෙන් පමණක් එම රාජ්‍යය තුළ දී බඳුදට යටත් වන යම් තැනැත්තෙකු, මෙම පදයට ඇතුළත් නොවේ.

2. මෙම වගන්තියෙහි සඳහන් 1 වන ජේදයේ විධිවිධාන හේතුකොට ගෙන යම් පුද්ගලයෙකු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහි ම වාසිකයු වන කළේ, ඔහු පිළිබඳ තත්ත්වය පහත සඳහන් පරිදි තීරණය කළ යුතු ය.

(අ) ඔහුට නිත්‍ය වාසිස්ථානයක් නිබෙන රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහුට රාජ්‍යයන් දෙකෙහිම නිත්‍ය වාසිස්ථානයක් නිබෙ නම් ඔහු සමග වඩා සම්පූර්ණ සාර්ථික හා ආර්ථික සම්බන්ධතා නිබෙන (ඔහුගේ ඉතා වැදගත් සම්බන්ධතාවල කේත්තුස්ථානය වන) රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයු ලෙස සලකනු ලැබිය යුතු ය.

(ආ) ඔහුගේ ඉතා වැදගත් සම්බන්ධතාවල කේත්තුස්ථානය වන රාජ්‍යය නිගමනය කළ නොහැකි නම් හෝ එක් ගිවිසුම්කාර රාජ්‍යයකවත් ඔහුට ස්විර නිවාසයක් නොතිබේ නම්, ඔහුට නිතර වාසය කරන වාසිස්ථානයක් ඇති රාජ්‍යයේ පමණක් වාසිකයෙකු ලෙස ඔහු සලකනු ලැබිය යුතු ය ;

(ඇ) ඔහුට ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම නිතර වාසය කරන වාසිස්ථානයන් නිබෙ නම් හෝ ඉන් එකකවත් එවැන්නක් නොතිබේ නම්, තමා පුරවැසියෙකු වන රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයෙකු ලෙස සලකනු ලැබිය යුතු ය ;

(ඇ) ඔහු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම පුරවැසියෙකු වේ නම් හෝ ඉන් එකකවත් පුරවැසියෙකු නොවේ නම්, මෙම පුර්හු ගිවිසුම්කාර රාජ්‍යයන්හි නිසි බලධාරීන් විසින් අනෙකානා එකතුවෙයින් යුතුව නිරාකරණය කරගනු ලැබිය යුතු ය.

3. මෙම වගන්තියේ 1 වන ජේදයේ විධිවිධාන හේතුකොට ගෙන පුද්ගලයෙකු නොවන යම් තැනැත්තෙකු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම වාසිකයු වන කළේ, ගිවිසුම්කාර රාජ්‍යයන්හි නිසි බලධාරීන් විසින් එම තැනැත්තාගේ නීතිගත වූ ස්ථානය, ක්‍රියාකාරී කළමනාකරණ ස්ථානය සහ වෙනත් යම් අදාළ සාධක සැලකිල්ලට ගන්නා ලදවා, මෙම ගිවිසුම් කාර්යයන් සඳහා එම තැනැත්තා වාසිකයෙකු ලෙස සැලකිය යුත්තේ ක්වර රාජ්‍යයෙහි ද යන වග අනෙකානා එකතුවාවයින් නිරාකරණය කරගනු ලැබිය යුතු ය.

## 5 වැනි වගන්තිය

## ස්විර ආයතනය

1. මෙම ගිවිසුම් කාර්යයන් සඳහා “ස්විර ආයතනය” යන පදයෙන් ව්‍යවසායෙහි ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම හෝ ඉන් කොටසක් හෝ කරගෙන යනු ලබන ස්විර ව්‍යාපාරික ස්ථානයක් අදහස් කෙරේ.

2. “ස්විර ආයතනය” යන පදයට විශේෂයෙන් :

(අ) කළමනාකරණ ස්ථානයක් ;

(ආ) ගාබාවක් ;

(ඇ) කාර්යාලයක් ;

(ඇ) කරමාන්ත ගාලාවක් ;

(ඉ) වැඩපොළක් ; සහ

(ඊ) පතලක්, තෙල් හෝ ගැස් ආකර්යක්, ගේවලක් හෝ ස්වාභාවික සම්පත් නිස්සාරණය කෙරෙන වෙනත් යම් ස්ථානයක්.

ඇතුළත් වේ.

3. "ස්ථීර ආයතනය" යන පදයට ඉහත අයුරින්ම :

- (අ) ගොඩනැගිලි වැඩිහිටි තුළු තුළු කිරීමේ හෝ සවි කිරීමේ ව්‍යාපෘතියක්, ස්වභාවික සම්පත් ගවේෂණය කිරීම හෝ සංවර්ධන කිරීම සඳහා භාවිත කරනු ලබන විදුල් වේදිකාවක් හෝ නැවත්, ඒ භා සම්බන්ධ අධික්ෂණ කටයුතු ද ඇතුළත්, එහෙත් එම වැඩිහිටි, ව්‍යාපෘතිය හෝ එහි කටයුතු යම් දොලාස් මසක කාලපරිවිශේදයක් තුළ දින 183 කට වැඩි කාලයක් පවතී නම් පමණක් ;
- (ඇ) ව්‍යවසායක් විසින් එහි කාර්යය සඳහා සේවකයන් හෝ වෙනත් සේවක පිරිස් යොදවා උපදේශාත්මක සේවාවන්ද ඇතුළත සේවාවන් සැපයීම, එහෙත් එබදු ස්වභාවයේ කටයුතු ගිවිසුම්කාර රාජ්‍යය තුළ කිසියම් දොලාස් මසක කාලපරිවිශේදයක් තුළ එතුළුව දින 183 ඉක්මවන කාලපරිවිශේදයක් හෝ කාලපරිවිශේද සඳහා පවතී නම් පමණක් ඇතුළත් වේ.

4. මෙම වගන්තියේ පූර්ව විධිවිධානයන් හි කුමක් සඳහන් වුවද, "ස්ථීර ආයතනය" යන පදයට :

- (අ) ව්‍යවසායට අයිති භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය ගබඩා කිරීමේ හෝ පුදර්ගනය කිරීමේ කාර්යය සඳහා පමණක් පහසුකම් පාවිච්ච කිරීම ;
  - (ඇ) ව්‍යවසායට අයත් භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය තොග, ගබඩා කිරීමේ හෝ පුදර්ගනය කිරීමේ කාර්යය සඳහා පමණක් පවත්වාගෙන යාම ;
  - (ඇ) ව්‍යවසාය සඳහා භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය මිළට ගැනීමේ හෝ තොරතුරු රස්කිරීමේ කාර්යය සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ;
  - (ඉ) ස්ථීර ව්‍යාපාරික ස්ථානයක්, ව්‍යවසාය වෙනුවෙන් ඩුඩුක් ප්‍රාරම්භක හෝ සහායක ස්වරුපයක් ගන්නා වෙනත් යම් කටයුත්තක් කරගෙන යනු ලැබීමේ කාර්යය සඳහා පමණක් පවත්වාගෙන යාම ;
  - (ඊ) උපමේ (අ) සිට (ඉ) දක්වා සඳහන් කරන ලද ඕනෑම කාර්යන්ගේ එකතුවක් එහි ප්‍රතිඵලය ප්‍රාරම්භක හෝ සහායක ස්වරුපයක් ගන්නේ නම්, ඒ සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම.
- ඇතුළත් නොවන ලෙස සැලකිය යුතු ය.

5. 7 වන ජේදය අදාළ වන ස්වාධීන තත්ත්වයේ නියෝජිතයකු වන්නා වූ තැනැත්තෙකු හැර යම් තැනැත්තෙකු ගිවිසුම්කාර රාජ්‍යයක දී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් වෙනුවෙන් ක්‍රියා කරන අවස්ථාවක දී :

- (අ) එම තැනැත්තාගේ කටයුතු 4 වන ජේදයේ සඳහන් කටයුත්වලට සීමා වන්නා වූ ද, ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් මගින් ක්‍රියාත්මක කළහොත් එම ව්‍යාපාරික ස්ථානය එකිනෙක් ජේදයේ විධිවිධාන යටතේ ස්ථීර ආයතනයක් බවට පත් නොකරන්නා වූ ද, කටයුතු වන්නේ නම් හැර, ව්‍යවසාය වෙනුවෙන් ගිවිසුම්වලට එකතීමේ බලයක් ඇත්තා වූ ද, එම ගිවිසුම්කාර රාජ්‍යයේ දී එම බලය සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන්නා වූ ද, තැනැත්තෙකු ; හෝ
- (ඇ) එවැනි බලයක් නොමැති වුවත්, පළමු සඳහන් රාජ්‍යයේ දී සිරිතක් වශයෙන් පවත්වාගෙන යන්නා වූ එම ව්‍යවසායට අයත් භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය තොගකින් ඔහු විසින් ව්‍යවසාය වෙනුවෙන් නිරතුරුව භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය නිතත් කරන්නා වූ ද තැනැත්තෙකු ;

වන්නේ නම්, එම තැනැත්තා ව්‍යවසාය වෙනුවෙන් භාර ගන්නා වූ යම් කටයුතු සම්බන්ධයෙන් එම ව්‍යවසායට පළමු සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්ථීර ආයතනයක් ඇති ලෙස 1 වැනි 2 වැනි ජේදවල විධිවිධාන නොතකා සැලකිය යුතු ය.

6. ප්‍රතිරක්ෂණ සම්බන්ධයෙන් හැර, ගිවිසුම්කාර රාජ්‍යයක රක්ෂණ ව්‍යවසායක් 7 වැනි ජේදය අදාළ වන ස්වාධීන තත්ත්වයේ නියෝජිතයෙකු වන්නා වූ තැනැත්තෙකු නොවන වෙනත් තැනැත්තෙකු මගින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ තුම් ප්‍රදේශය තුළ වාරික එකතු කරන්නේ නම් හෝ එම හුම් ප්‍රදේශය තුළ පවතින යම් අවධානී රක්ෂණය කරන්නේ නම්, මෙම වගන්තියේ පූර්ව විධිවිධානයන් නොසලකා එයට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථීර ආයතනයක් තිබේ යයි සලකනු ලැබිය යුතු ය.

7. ස්වකිය සාමාන්‍ය ක්‍රියා පරිපාලිය අනුව ක්‍රියා කරන තැරෙහිකරුවෙකු, සාමාන්‍ය කොමිස් නියෝජිතයෙකු හෝ ස්වාධීන කත්ත්වයක් දරන වෙනත් යම් නියෝජිතයෙකු මගින් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍ය තුළ ව්‍යාපාරික කටයුතු කරගෙන යන හේතුව නිසාවෙන්ම එකී ව්‍යවසායට එම අනෙක් රාජ්‍යයේ ස්ථීර ආයතනයක් තිබේ යැයි නොසැලකිය යුතු ය. කෙසේ වූවද, එම නියෝජිතයා සහ ව්‍යවසාය අතර ගනුදෙනුව අස්ථිත්වා නියෝජිතයා සහේ සිදු වී නොමැති බව පෙන්වා දුන්හොත් එවැනි නියෝජිතයෙකුගේ කටයුතු එම ව්‍යවසාය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම හෝ ප්‍රධාන වශයෙන් කැපකාට ඇති විට, මෙම ජේදයේ අර්ථය තුළ මිහු නිදහස් තත්ත්වයක් දරන නියෝජිතයෙකු ලෙස සලකනු නොලැබිය යුතු ය.

8. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික සමාගමක්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසික සමාගමක් පාලන කිරීම හෝ එවැනි සමාගමක් විසින් පාලනය කරනු ලැබේම හෝ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යාපාරයන් (ස්ථීර ආයතනයක් මගින් හෝ වෙනත් යම් ආකාරයකට) කරගෙන යාම නිසාවෙන්ම එකී සමාගමක් අනෙකකි ස්ථීර ආයතනයක් නොවිය යුතුය.

#### 6 වැනි වගන්තිය

##### නිශ්චල දේපළවලින් ලැබෙන ආදයම

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි (කාමිකරුමයෙන් හෝ වන වගාවෙන් ලබන ආදයම ද ඇතුළුව) නිශ්චල දේපළවලින් ලබන ආදයම එම අනෙක් රාජ්‍යයෙහි දී බද්දව යටත් කළ හැකි ය.

2. "නිශ්චල දේපළ" යන පාඨය, ප්‍රශ්නගත දේපළ පිහිටි ගිවිසුම්කාර රාජ්‍යයේ නීතිය යටතේ එම පාඨය දරන අර්ථයම දැරිය යුතු ය. කුමන අවස්ථාවක දී වූව ද මෙම පාඨයට නිය්චල දේපළවලට අනුබද්ධ වන දේපළ, පරු සම්පත් සහ කාමිකරුමයෙහි දී සහ වන වගාවෙහි දී පාලිවිච්ච කරන ගොඩනැගිලි, උපකරණ, ඉඩකඩුම් දේපළ සම්බන්ධ සාමාන්‍ය නීතියේ විධිවාන අදාළ අධිකිවාසිකම්, නිශ්චල දේපළවල තුක්තිය සහ බණ්ඩ නීති, ප්‍රහවයන් සහ වෙනත් ස්වාධාවික සම්පත් ප්‍රයෝගනයට ගැනීම හෝ ප්‍රයෝගනයට ගැනීමේ අධිකිවාසිකම් සඳහා ප්‍රතිඵ්‍යා වශයෙන් වේලු හෝ ස්ථීර ගෙවීම් ලැබේමේ අධිකිවාසිකම් ඇතුළත් විය යුතුය; නැව්, බෝට්ටු සහ ගුවන් යානා නිශ්චල දේපළ ලෙස නොසැලකිය යුතු ය.

3. නිශ්චල දේපළ කොළඹ් හෝ ප්‍රයෝගනයට ගැනීමෙන්, කුළුයට දීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් ප්‍රයෝගනයට ගැනීමෙන් ලැබෙන ආදයමට මෙම වගන්තියේ 1 වැනි ජේදයේ විධිවාන අදාළ විය යුතු ය.

4. සමාගමක කොටස හෝ වෙනත් සංස්ථාපිත අධිකිවාසිකම් හිමිකාරීත්වය දරනු ලැබේම, එම සමාගමෙහි නිශ්චල තුක්ති විදිම සඳහා එම කොටස හෝ සංස්ථාපිත අධිකිවාසිකම් අයිතිකරුට හිමිකමක් වන අවස්ථාවක දී නිශ්චල දේපළ කොළඹ් මේ ප්‍රයෝගනයට ගැනීමෙන්, කුළුයට දීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් එම අධිකිවාසිකම් තුක්ති විදිමෙන් ලැබෙන ආදයම නිශ්චල දේපළ පිහිටා ඇති ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී බද්දව යටත් කරනු ලැබිය හැකි ය.

5. 1 වැනි සහ 3 වැනි ජේදවල විධිවාන, යම් ව්‍යවසායක නිශ්චල දේපළවලින් ලැබෙන ආදයමට ද, ස්වාධීන පොදුගැලීක ස්වාධීන කරගෙන යාම සඳහා උපයෝගී කරගන්නා නිශ්චල දේපළවලින් ලැබෙන ආදයමට ද අදාළ විය යුතු ය.

#### 7 වැනි වගන්තිය

##### ව්‍යාපාර ලාභ

1. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්වකිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ නම් මිස, එම ව්‍යවසායයෙහි ලාභ බද්දව යටත් කළ හැකි වන්නේ එකී රාජ්‍යයෙහි දී පමණකි. ව්‍යවසාය ඉහත කි පරිදි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනාත් ව්‍යවසායයෙහි ලාභ අනෙක් රාජ්‍යයෙහි දී බද්දව යටත් කළහැකි නමුත්, එසේ බද්දව යටත් කළහැකි වන්නේ එම ස්ථීර ආයතනයට ආරෝපණය කළහැකි ප්‍රමාණයට පමණකි.

2. 3 වැනි ජේදයේ විධිවානවලට යටත්ව, එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථීර ආයතනයක් මගින්, එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්වකිය ව්‍යාපාර පවත්වාගෙන යන අවස්ථාවක දී, එම ස්ථීර ආයතනය, එය ස්ථීර ආයතනයක් වන්නේ කවර ව්‍යවසාය දී, එම ව්‍යවසාය සමග එම තත්ත්වයන් හෝ සාමාන්‍ය තත්ත්වයන් යටත්, එම කටයුතුවල හෝ ඒ හා සාමාන්‍ය කටයුතුවල සම්පූර්ණයෙන් ම, ස්වාධීනව තිරත්වන වෙනස් හා වෙන් වූ ව්‍යවසායක්වූයේ නම් රට ලැබෙනැයි අපේක්ෂා කළහැකි ලාභ, එම ස්ථීර ආයතනයට ලැබුණු ලෙස එක් එකී ගිවිසුම්කාර රාජ්‍යයේ දී සලකනු ලැබිය යුතු ය.

3. ස්ථීර ආයතනයක ලාභ තීරණය කිරීමේදී, විධායක සහ පොදු පරිපාලන වියදුම් ද ඇතුළුව එම ස්ථීර ආයතනයේ ව්‍යාපාරික කාර්යයන් සඳහා දරන ලද වියදුම් එම ස්ථීර ආයතනය පිහිටි රාජ්‍යයෙහි හෝ වෙනත් ස්ථානයක දී දරනු ලැබුවේ වුව ද, ඒවා අඩු කිරීම් ලෙස ඉඩිය යුතුය. කෙසේ වුව ද, (සත්‍ය වගයෙන් ම දරන ලද වියදුම් ප්‍රතිපූරණය කිරීම පමණක් හැර) රාජ්‍ය භාග, පේටන්ටි හෝ වෙනත් අයිතිවාසිකම් භාවිතා කිරීම වෙනුවෙන් ගෙවන ගාස්තු හෝ වෙනත් ඒ භා සමාන ගෙවීම් වගයෙන් හෝ විශේෂිත ස්වරුපයේ සේවාවන් ඉටු කිරීම සඳහා හෝ කළමනාකරණය සඳහා කොමිස් වගයෙන් හෝ, බැංකු ව්‍යවසායක් වන අවස්ථාවක හැර, ස්ථීර ආයතනයකට ගෙවන ගාස්තු හෝ ස්ථීර ආයතනය විසින් ව්‍යවසායේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි වෙනත් කාර්යාලයකට ගෙවන ලද යම් මුදල ප්‍රමාණයක් වෙනොත් ඒ සම්බන්ධයෙන්, කිසිම අඩු කිරීමකට ඉඩ නොදිය යුතු ය. එසේම (සත්‍ය වගයෙන්ම දරන ලද වියදුම් ප්‍රතිපූරණය කිරීම හැර) රාජ්‍ය භාග, පේටන්ටි හෝ වෙනත් අයිතිවාසිකම් භාවිතා කිරීම වෙනුවෙන් ගෙවන ගාස්තු හෝ වෙනත් ඒ භා සමාන ගෙවීම් හෝ විශේෂිත ස්වරුපයේ සේවාවක් ඉටු කිරීම හෝ කළමනාකරණය සඳහා කොමිස් වගයෙන් හෝ ස්ථීර ආයතනයකට ගෙවන ගාස්තු හෝ ස්ථීර ආයතනය විසින් ව්‍යවසායේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි වෙනත් යම් කාර්යාලයකට ගෙවන ගාස්තු හෝ ස්ථීර ආයතනය විසින් ව්‍යවසායේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ එහි වෙනත් කාර්යාලයකින් අය කරන ලද මුදල් ප්‍රමාණයන්, ස්ථීර ආයතනයේ ලාභ තීරණය කිරීමේදී ගණන් නොගත යුතු ය.

4. ව්‍යාපාරයේ මුළු ලාභය එහි විවිධ කොටස්වලට විහැරුණ කිරීමේ තුමය පදනම් කොටගෙන ස්ථීර ආයතනයකට ආරෝපණය කළයුතු ලාභ තීරණය කිරීම ගිවිසුම්කාර රාජ්‍යයක සිරිතක්ව පවතින තාක්කල් මෙම වගන්තියේ (2) ජේදයෙහි ඇති කිසිවක් එම ගිවිසුම්කාර රාජ්‍යය එසේ සිරිත් පරිදි කළහැකි විහැරුණය කිරීම මගින් බඳු අයකළ හැකි ලාභ තීරණය කිරීමෙන් නොවැළැක්විය යුතු ය. කෙසේ වුව ද, අනුගමනය කරන විහැරුණය කිරීමේ කුමය මෙම වගන්තියේ ඇතුළත් මූලධර්මයන්ට අනුකූල වන ප්‍රතිඵලය ඇති කරන්නක් විය යුතු ය.

5. යම් ස්ථීර ආයතනයක් විසින් ව්‍යවසාය සඳහා භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය මිළයට ගැනීම පමණක් ම හේතුවෙන් කිසිදු ලාභයක් එකී ස්ථීර ආයතනයට ආරෝපණය නොකළ යුතු ය.

6. එසේ නොකිරීමට සුදුසු භා ප්‍රමාණවත් හේතු ඇත්තේ නම් මිස, ඉහත කි ජේදයන් හි කාර්යයන් සඳහා වර්ෂයන් වර්ෂයට එකම කුමය මගින් ස්ථීර ආයතනයකට ආරෝපණය කළ යුතු ලාභය තීරණය කළ යුතු ය.

7. මෙම ගිවිසුමෙහි වෙනත් වගන්තිවල වෙනම සඳහන් කරනු ලැබ ඇති ආදයම් වර්ග ලාභවලට ඇතුළත් වන අවස්ථාවක දී, එකී වගන්තිවල විධිවිධාන සම්බන්ධයෙන් මෙම වගන්තියේ විධිවිධාන බල නොපැ යුතු ය.

#### 8 වැනි වගන්තිය

##### නාවික සහ ගුවන් ප්‍රවාහනය

1. ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා ගුවන් යානා නො නැව් මෙහෙයුම් කිරීමෙන් උපයනු ලබන ලාභ, ව්‍යවසාය වාසිකයු වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දව යටත් විය යුතු ය.

2. 1 වැනි ජේදයේ විධිවිධානයන් හි කුමක් සඳහන් වුව ද, ජාත්‍යන්තර ගමනාගමනයෙහිලා නැව් මෙහෙයුම් කිරීමෙන් එක් ගිවිසුම්කාර රාජ්‍යයක අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් විසින් ලබන ලාභ පළමුව සඳහන් කරන ලද රාජ්‍යයෙහි දී බද්දව යටත් කළ හැකි නමුත් එසේ අය කරනු ලබන බද්දෙන් 50% කට සමාන ප්‍රමාණයක් අඩුකළ යුතු ය.

3. කිසියම් සංවිතයකට සහභාගිවීමෙන්, බද්ධ ව්‍යාපාරයකින් හෝ ජාත්‍යන්තර මෙහෙයුම් නියෝජිතතායතනයකින් ලැබෙන ලාභවලට ද, 1 වන භා 2 වන භා 3 වන භා 4 වන භා 5 වන භා 6 වන භා 7 වන භා 8 වන භා 9 වන භා 10 වන භා 11 වන භා 12 වන භා 13 වන භා 14 වන භා 15 වන භා 16 වන භා 17 වන භා 18 වන භා 19 වන භා 20 වන භා 21 වන භා 22 වන භා 23 වන භා 24 වන භා 25 වන භා 26 වන භා 27 වන භා 28 වන භා 29 වන භා 30 වන භා 31 වන භා 32 වන භා 33 වන භා 34 වන භා 35 වන භා 36 වන භා 37 වන භා 38 වන භා 39 වන භා 40 වන භා 41 වන භා 42 වන භා 43 වන භා 44 වන භා 45 වන භා 46 වන භා 47 වන භා 48 වන භා 49 වන භා 50 වන භා 51 වන භා 52 වන භා 53 වන භා 54 වන භා 55 වන භා 56 වන භා 57 වන භා 58 වන භා 59 වන භා 60 වන භා 61 වන භා 62 වන භා 63 වන භා 64 වන භා 65 වන භා 66 වන භා 67 වන භා 68 වන භා 69 වන භා 70 වන භා 71 වන භා 72 වන භා 73 වන භා 74 වන භා 75 වන භා 76 වන භා 77 වන භා 78 වන භා 79 වන භා 80 වන භා 81 වන භා 82 වන භා 83 වන භා 84 වන භා 85 වන භා 86 වන භා 87 වන භා 88 වන භා 89 වන භා 90 වන භා 91 වන භා 92 වන භා 93 වන භා 94 වන භා 95 වන භා 96 වන භා 97 වන භා 98 වන භා 99 වන භා 100 වන භා 101 වන භා 102 වන භා 103 වන භා 104 වන භා 105 වන භා 106 වන භා 107 වන භා 108 වන භා 109 වන භා 110 වන භා 111 වන භා 112 වන භා 113 වන භා 114 වන භා 115 වන භා 116 වන භා 117 වන භා 118 වන භා 119 වන භා 120 වන භා 121 වන භා 122 වන භා 123 වන භා 124 වන භා 125 වන භා 126 වන භා 127 වන භා 128 වන භා 129 වන භා 130 වන භා 131 වන භා 132 වන භා 133 වන භා 134 වන භා 135 වන භා 136 වන භා 137 වන භා 138 වන භා 139 වන භා 140 වන භා 141 වන භා 142 වන භා 143 වන භා 144 වන භා 145 වන භා 146 වන භා 147 වන භා 148 වන භා 149 වන භා 150 වන භා 151 වන භා 152 වන භා 153 වන භා 154 වන භා 155 වන භා 156 වන භා 157 වන භා 158 වන භා 159 වන භා 160 වන භා 161 වන භා 162 වන භා 163 වන භා 164 වන භා 165 වන භා 166 වන භා 167 වන භා 168 වන භා 169 වන භා 170 වන භා 171 වන භා 172 වන භා 173 වන භා 174 වන භා 175 වන භා 176 වන භා 177 වන භා 178 වන භා 179 වන භා 180 වන භා 181 වන භා 182 වන භා 183 වන භා 184 වන භා 185 වන භා 186 වන භා 187 වන භා 188 වන භා 189 වන භා 190 වන භා 191 වන භා 192 වන භා 193 වන භා 194 වන භා 195 වන භා 196 වන භා 197 වන භා 198 වන භා 199 වන භා 200 වන භා 201 වන භා 202 වන භා 203 වන භා 204 වන භා 205 වන භා 206 වන භා 207 වන භා 208 වන භා 209 වන භා 210 වන භා 211 වන භා 212 වන භා 213 වන භා 214 වන භා 215 වන භා 216 වන භා 217 වන භා 218 වන භා 219 වන භා 220 වන භා 221 වන භා 222 වන භා 223 වන භා 224 වන භා 225 වන භා 226 වන භා 227 වන භා 228 වන භා 229 වන භා 230 වන භා 231 වන භා 232 වන භා 233 වන භා 234 වන භා 235 වන භා 236 වන භා 237 වන භා 238 වන භා 239 වන භා 240 වන භා 241 වන භා 242 වන භා 243 වන භා 244 වන භා 245 වන භා 246 වන භා 247 වන භා 248 වන භා 249 වන භා 250 වන භා 251 වන භා 252 වන භා 253 වන භා 254 වන භා 255 වන භා 256 වන භා 257 වන භා 258 වන භා 259 වන භා 260 වන භා 261 වන භා 262 වන භා 263 වන භා 264 වන භා 265 වන භා 266 වන භා 267 වන භා 268 වන භා 269 වන භා 270 වන භා 271 වන භා 272 වන භා 273 වන භා 274 වන භා 275 වන භා 276 වන භා 277 වන භා 278 වන භා 279 වන භා 280 වන භා 281 වන භා 282 වන භා 283 වන භා 284 වන භා 285 වන භා 286 වන භා 287 වන භා 288 වන භා 289 වන භා 290 වන භා 291 වන භා 292 වන භා 293 වන භා 294 වන භා 295 වන භා 296 වන භා 297 වන භා 298 වන භා 299 වන භා 300 වන භා 301 වන භා 302 වන භා 303 වන භා 304 වන භා 305 වන භා 306 වන භා 307 වන භා 308 වන භා 309 වන භා 310 වන භා 311 වන භා 312 වන භා 313 වන භා 314 වන භා 315 වන භා 316 වන භා 317 වන භා 318 වන භා 319 වන භා 320 වන භා 321 වන භා 322 වන භා 323 වන භා 324 වන භා 325 වන භා 326 වන භා 327 වන භා 328 වන භා 329 වන භා 330 වන භා 331 වන භා 332 වන භා 333 වන භා 334 වන භා 335 වන භා 336 වන භා 337 වන භා 338 වන භා 339 වන භා 340 වන භා 341 වන භා 342 වන භා 343 වන භා 344 වන භා 345 වන භා 346 වන භා 347 වන භා 348 වන භා 349 වන භා 350 වන භා 351 වන භා 352 වන භා 353 වන භා 354 වන භා 355 වන භා 356 වන භා 357 වන භා 358 වන භා 359 වන භා 360 වන භා 361 වන භා 362 වන භා 363 වන භා 364 වන භා 365 වන භා 366 වන භා 367 වන භා 368 වන භා 369 වන භා 370 වන භා 371 වන භා 372 වන භා 373 වන භා 374 වන භා 375 වන භා 376 වන භා 377 වන භා 378 වන භා 379 වන භා 380 වන භා 381 වන භා 382 වන භා 383 වන භා 384 වන භා 385 වන භා 386 වන භා 387 වන භා 388 වන භා 389 වන භා 390 වන භා 391 වන භා 392 වන භා 393 වන භා 394 වන භා 395 වන භා 396 වන භා 397 වන භා 398 වන භා 399 වන භා 400 වන භා 401 වන භා 402 වන භා 403 වන භා 404 වන භා 405 වන භා 406 වන භා 407 වන භා 408 වන භා 409 වන භා 410 වන භා 411 වන භා 412 වන භා 413 වන භා 414 වන භා 415 වන භා 416 වන භා 417 වන භා 418 වන භා 419 වන භා 420 වන භා 421 වන භා 422 වන භා 423 වන භා 424 වන භා 425 වන භා 426 වන භා 427 වන භා 428 වන භා 429 වන භා 430 වන භා 431 වන භා 432 වන භා 433 වන භා 434 වන භා 435 වන භා 436 වන භා 437 වන භා 438 වන භා 439 වන භා 440 වන භා 441 වන භා 442 වන භා 443 වන භා 444 වන භා 445 වන භා 446 වන භා 447 වන භා 448 වන භා 449 වන භා 450 වන භා 451 වන භා 452 වන භා 453 වන භා 454 වන භා 455 වන භා 456 වන භා 457 වන භා 458 වන භා 459 වන භා 460 වන භා 461 වන භා 462 වන භා 463 වන භා 464 වන භා 465 වන භා 466 වන භා 467 වන භා 468 වන භා 469 වන භා 470 වන භා 471 වන භා 472 වන භා 473 වන භා 474 වන භා 475 වන භා 476 වන භා 477 වන භා 478 වන භා 479 වන භා 480 වන භා 481 වන භා 482 වන භා 483 වන භා 484 වන භා 485 වන භා 486 වන භා 487 වන භා 488 වන භා 489 වන භා 490 වන භා 491 වන භා 492 වන භා 493 වන භා 494 වන භා 495 වන භා 496 වන භා 497 වන භා 498 වන භා 499 වන භා 500 වන භා 501 වන භා 502 වන භා 503 වන භා 504 වන භා 505 වන භා 506 වන භා 507 වන භා 508 වන භා 509 වන භා 510 වන භා 511 වන භා 512 වන භා 513 වන භා 514 වන භා 515 වන භා 516 වන භා 517 වන භා 518 වන භා 519 වන භා 520 වන භා 521 වන භා 522 වන භා 523 වන භ

ල් අවස්ථා දෙකින් කවර අවස්ථාවක දී වුව ද, ස්වාධීන ව්‍යවසායන් අතර පවත්නා වාණිජය හා මූල්‍ය සම්බන්ධතා පිළිබඳ කොන්දේසිවලට වෙනස් කොන්දේසි ඒ ව්‍යවසායන් දෙක අතර පිළියෙළ කර හෝ පනවා ඇති කළේ ද, ඒ කොන්දේසි නොතිබුණි නම්, ඒ ව්‍යවසායන්ගෙන් එකකට උපවිත විය හැකි වූ නමුත්, ඒ කොන්දේසි නිසා එසේ උපවිත නොවූ කවර ලාභ වුව ද, ඒ ව්‍යවසායයේ ලාභවලට ඇතුළත් කර, ඒ අනුව ලාභ මත බඳු අයකළ හැකි ය.

2. එක් ගිවිසුම්කාර රාජ්‍යයක් එම රාජ්‍යයේ ව්‍යවසායක ලාභයෙහි ඇතුළත් කරනු ලබන සහ ඒ අනුව බඳු අය කරනු ලබන, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක ලාභ එම අනෙක් රාජ්‍යයේදී බද්දට යටත් කරනු ලැබේ ඇති අවස්ථාවක දී, සහ එසේ ඇතුළත් කර ඇති ලාභය, ව්‍යවසායන් දෙක අතර ඇති කරගත් කොන්දේසි ස්වාධීන ව්‍යවසායන් අතර ඇති කරගත හැකිව තිබු කොන්දේසිම නම් පළමුව සඳහන් කරන ලද ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායකට ලැබේ යුතු තු විට, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී පනවනු ලැබූ බඳු ප්‍රමාණයට යෝග්‍ය ගැලපුමක් එම අනෙක් රාජ්‍යය ගැලපුම් කිරීම සාධාරණ යයි සළකන අවස්ථාවක දී, එම අනෙක් රාජ්‍යය විසින් කළ යුතු ය. එවැනි ගැලපුමක් නිර්ණය කිරීමේදී මෙම ගිවිසුම් අනෙකුත් විධිවාන කෙරෙහි ද නිසි අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය වන්නේ නම්, ගිවිසුම්කාර රාජ්‍යයන්ගේ නිසි බලධාරයන් එකිනෙකා විමසිය යුතු වන්නේ ය.

## 10 වැනි වගන්තිය

### ලාභාංග

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික වන සමාගමක් විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන ලාභාංග එකි අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී බද්දට යටත් කළ හැකි ය.

2. කෙසේ වුව ද, ලාභාංග ගෙවන සමාගම වාසිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයේදී ද, එම රාජ්‍යයේ නීතිවලට අනුකූලව එවැනි ලාභාංගවලින් බඳු අය කළ හැකි නමුත්, ලාභාංගවල අර්ථලාභී හිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එසේ අය කරන බද්ද ;

(අ) අර්ථලාභී හිමිකරු ලාභාංග ගෙවනු ලබන සමාගමෙහි ප්‍රාග්ධනයෙන් අවම වශයෙන් සියයට 25 ක් සඳහා සාප්‍ර හිමිකම් සහිත (හුවුල් ව්‍යාපාරයක් නොවන) සමාගමක් නම් දළ ලාභාංග ප්‍රමාණයෙන් සියයට 7.5 කට ද,

(ආ) අන් සියලුම අවස්ථාවල දී දළ ලාභාංග ප්‍රමාණයෙන් සියයට 10 කට ද,

වැඩි නොවිය යුතු ය. ලාභාංග ගෙවනු ලබන ලාභ සම්බන්ධයෙන්, සමාගමෙන් බඳු අය කිරීම කෙරෙහි මෙම ජේදය බල නොපැශ්‍ය යුතු ය.

3. මෙම වගන්තියෙහි යොද ගනු ලැබේ ඇති පරිදි "ලාභාංග" යන පදයෙන් කොටස්වලින් හෝ වෙනත් අයිතිවාසිකම්වලින් ලබන ආදයම වන්නා වූ හෝ ඊය හිමිකම් නොවන්නා වූ ලාභයට සහභාගිවෙමෙන් ලබන ආදයම මෙන්ම බෙදෙනැම් කරනු ලබන සමාගම වාසිකවන ගිවිසුම්කාර රාජ්‍යයේ නීති මගින් කොටස්වලින් ලබන ආදයම බදුකරණයට හාර්තය කරනු ලබන ආකාරයටම බදුකරණයට හාර්තය වන්නා වූ වෙනත් සංස්ථාවින් ලබන ආදයම් ද අදහස් කෙරේ.

4. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන්නාවූ ලාභාංගවල අර්ථලාභී හිමිකරු, ලාභාංග ගෙවන සමාගම වාසික වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී එහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් සහ එහි පිහිටි ස්ථාවර පදනමක් මගින් ස්වාධීන පෞද්ගලික සේවාවක් එම අනෙක් රාජ්‍ය තුළ තුළ කරනු ලබනෙන් නම්, සහ ලාභාංග ගෙවනු ලබන කොටස් දැරීම එකී ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනමක් සමඟ එලදායී ලෙස සම්බන්ධව පවතින්නේ නම්, මෙම වගන්තියේ 1 වැනි හා 2 වැනි ජේදවල විධිවාන අදාළ නොවිය යුතුය. එවැනි අවස්ථාවන්හිදී අවස්ථාවෙළිත පරිදි 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවාන අදාළ විය යුතු ය.

5. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික වන සමාගමක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේන් ලාභ හෝ ආදයම් උපයන අවස්ථාවක දී එම සමාගම ගෙවන ලාභාංග එම අනෙක් රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන විටෙක හෝ එම අනෙක් රාජ්‍යයේ වාසිකයෙකු විට ඇති ස්ථීර ආයතනයකට හෝ ස්ථාවර පදනමක් සම්බන්ධයෙන් වන විටෙක හැර, සමාගම විසින් ගෙවනු ලබන ලාභාංග සම්බන්ධයෙන් බඳු කිසිවක එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍ය විසින් නොපනවා සියය හැකිවාක් මෙන්ම, සමාගමේ ගෙවන ලද ආදයම් වලින් මූල්‍යමත් සම්බන්ධ හැකි ය. සමාගමේ ගෙවන ලාභ මත වන බද්දකට හාර්තය නොකර ද සියය හැකි ය.

## 11 වැනි වගන්තිය

පොලී ආදයම

1. ගිවිසුම්කාර රාජ්‍යයක දී උද්‍යත වන පොලීය අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන විටක දී එම පොලීය එකී අනෙක් රාජ්‍යයේ දී බද්ධව යටත් කළ හැකි ය.

2. කෙසේ වුව ද, එම පොලීයෙන් එය උද්‍යත වන ගිවිසුම්කාර රාජ්‍යයේහි දී ද, එම රාජ්‍යයේ නීතිය අනුව බදු අයකළ හැකි නමුත්, පොලීයේ අර්ථලාභී හිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වේ නම්, එයේ අයකරනු ලබන බද්ධ දළ පොලී ප්‍රමාණයෙන් සියයට 10 ක් නොඳුක්ම විය යුතු ය.

3. මෙම වගන්තියේ 2 වැනි ජේදයේ විධිවිධානයන් හි කුමක් සඳහන් වුව ද, ගිවිසුම්කාර රාජ්‍යයක දී උද්‍යත වන්නා වූ සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට එකී අර්ථලාභී හිමිකරු වශයෙන් ගෙවන්නා වූ පොලීය :

(අ) අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ රජයට, යම් පළාත් පාලන ආයතනයකට, මහ බැංකුවට හෝ එම රජය විසින් පුරුණ වශයෙන් හෝ ප්‍රධාන වශයෙන් සතු කරගෙන ඇති යම් නියෝජිතායතනයකට හෝ නීතිමය ආයතනයකට (මුළුවායතනයක් ඇතුළුව) ;

(ආ) අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට එම අනෙක් රාජ්‍යයේ රජය, යම් පළාත් පාලන ආයතනයක්, මහ බැංකුව හෝ එම රජය සතු හෝ රජය මගින් පාලනය වන යම් නියෝජිතායතනයක් හෝ නීතිමය ආයතනයක් (මුළුවායතනයක් ඇතුළුව) අනෙක් රාජ්‍යයේ රජය විසින් සහතික වන ගෙයක් හෝ බැරක් සම්බන්ධයෙන්.

ගෙවනු ලබන්නේ නම් එම අනෙක් රාජ්‍යයේ දී පමණක් බද්ධව යටත් කළ යුතු ය.

4. මෙම වගන්තියේ යෙදී ඇති "පොලීය" යන පදනයන්, උකසක් මගින් ඇප තබා ඇති හෝ නැති, ගෙයගැනීමාගේ ලාභවලට සහභාගිවීමේ අයිතිවාසිකම් සහිත හෝ රහිත, සියලු වර්ගයන්හි ගෙය හිමිකම්වලින් ලැබෙන ආදයම සහ විශේෂයෙන් රජයේ පුරුණුම්පතවලින් ලැබෙන ආදයම සහ එවැනි ඇප යුතුකුම්පත්, බැඳුම්කර හෝ සාන් පත්‍රවලට අනුබද්ධිත වාරික සහ ත්‍යා ඇතුළත් බැඳුම්කර හා සාන් පත්‍රවලින් ලැබෙන ආදයම අදහස් වේ. මෙම වගන්තියේ කාර්යයන් සඳහා ප්‍රමාද ගෙවීම වෙනුවෙන් අය කරන ද්‍රී මූදල් පොලීය ලෙස සලකනු නොලැබේ යුතු ය.

5. එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන පොලී ආදයමෙහි අර්ථලාභී හිමිකරු, පොලීය උද්‍යත වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් ව්‍යාපෘතික ක්වතුකුම්පත්වල පවත්වා ගෙන ගෙනනේ නම් හෝ එහි පිහිටි ස්ථීර පදනමකින් එම රාජ්‍යයේ දී ස්වාධීන පොද්ගලික සේවාවන් ඉටුකරන්නේ නම් සහ පොලීය ගෙවනු ලබන ගෙය හිමිකම්, එම ස්ථීර ආයතනය හෝ ස්ථීර පදනම සමග ස්ථානාකාරීව සම්බන්ධ වී ඇත්තේ නම්, 1 වන සහ 2 වන ජේදවල විධිවිධාන අදළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවල දී මෙම ගිවිසුම් 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අවස්ථාවේවිත පරිදි අදාළ විය යුතු ය.

6. පොලීය ගෙවන්නා එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන කළේහි, පොලීය එම රාජ්‍යයේ දී උද්‍යත වන ලෙස සැලකිය යුතු ය. කෙසේ වෙතත් පොලී ගෙවන්නා වූ තැනැත්තා හිමිකම් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වුව ද, නොවුව ද, ඔහුට පොලීය ගෙවීමට හෝ උපවිත වීමට අදාළ වූ ගෙයගැනීම් භාවය හා සම්බන්ධ ස්ථීර ආයතනයක් හෝ ස්ථීර පදනමක් ගිවිසුම්කාර රාජ්‍යයක තිබෙන අවස්ථාවක දී සහ එම පොලීය දරනු ලබන්නේ එම ස්ථීර ආයතනය හෝ ස්ථීර පදනම විසින් නම්, ස්ථීර ආයතනය හෝ පදනම තිබෙන රාජ්‍යයේදී එම පොලීය උද්‍යත වන ලෙස සැලකිය යුතු ය.

7. ගෙවන්නා සහ අර්ථලාභී හිමිකරු අතර හෝ ඔවුන් දෙදෙනා සහ වෙනත් යම් තැනැත්තෙකු අතර පවත්නා විශේෂ සම්බන්ධයක් නිසා ගෙය හිමිකම් සැලකිල්ලට ගනිමින්, ගෙවනු ලබන පොලී ප්‍රමාණය, එවැනි සම්බන්ධයක් නොමැති අවස්ථාවක දී ගෙවන්නා සහ අර්ථලාභී හිමිකම් ඇති තැනැත්තා විසින් එකත විය හැකිව තිබූ ප්‍රමාණය ඉක්මවන්නේ නම්, මෙම වගන්තියේ විධිවිධාන බල පැවැත්වීය යුත්තේ අවසානයට සඳහන් කළ ප්‍රමාණයට පමණි. එවැනි අවස්ථාවක ගෙවීම්වල අතිරික්ත කොටස, මෙම ගිවිසුම් අනෙක් විධිවිධාන සුදුසු පරිදි සැලකිල්ලට ගනිමින්, ඒ ඒ ගිවිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුව තවදුරටත් බදුවලට යටත් කළ යුතු ය.

12 വൈദിക വഗ്ന്തിയ

ରାଜ୍ୟବିଧାନ

(1) ගිවිසුම්කාර රාජ්‍යයක උදෑගත වන සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වෙත ගෙවන රාජ්‍ය භාග, එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බල්දව යටත් කළ හැකි ය.

(2) කෙසේ වෙතත්, එම රාජ්‍ය හාග, ඒවා උදුෂ්‍ය වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී ද, එම ගිවිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුව බද්ධව යටත් කළ හැකි නම්ත් රාජ්‍ය හාග්‍වල අප්‍රලාභී මිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකායෙකු වන්නේ නම්, එසේ අය කෙරෙන බද්ද, එම රාජ්‍ය හාග්‍වල දළ ප්‍රමාණයෙන් 10% නොඹුම්විය යුතු ය.

(3) මෙම වගන්තියේ යොදා ඇති පරිදි "රාජුනාග" යන පදයෙන් සිහාමා රුපක විතුපට හෝ ගුවන් විදුලි හෝ රුපවාහිනී විකාශනය සඳහා යොදාගැනීනා පටල හෝ හඩපටි ඇතුළු කිසියම් සාහිත්‍යමය, කළුත්මක හෝ විද්‍යාත්මක කාන්තික ප්‍රකාශන අයිතියක්, ජේත්න්ට් බලපත්‍රයක්, වෙළඳ ලක්ෂණක්, මෝස්තරයක් හෝ ආදර්ශකයක්, පිළුරක්, රහස්‍ය වට්ටෝරුවක් හෝ ක්‍රියාවලියක් පාවිච්ච කිරීමට හෝ පාවිච්ච කිරීමේ අයිතිය සඳහා හෝ කාර්මික, වාණිජමය හෝ විද්‍යාත්මක උපකරණ හෝ කාර්මික, වාණිජමය හෝ විද්‍යාත්මක අන්දුක්මක් සම්බන්ධ තොරතුරු, පාවිච්ච කිරීමට හෝ පාවිච්ච කිරීමේ අයිතිය සඳහා ප්‍රතිශ්‍යාවක් වශයෙන් ලැබුණු ඕනෑම වර්ගයක ගෙවීම් අදහස් කෙරේ.

(4) රාජුහාගවල අර්ථලාභී හිමිකරු හිටිපුම්කාර රාජුයක වාසිකයකුව, රාජු හාග උදෑග වන අනෙක් හිටිපුම්කාර රාජුයදේ දී, එකි පිහිටි ස්වේච්ඡ ආයතනයක් මිනින් ව්‍යාපාරයක් කරගෙන යන අවස්ථාවක හෝ එම අනෙක් හිටිපුම්කාර රාජු තුළ පිහිටි ස්ථාවර පදනමක් මිනින් ස්වාධීන පොදුගැලික සේවා පවත්වාගෙන යන අවස්ථාවක සහ රාජු හාග වෙවතු ලබනීන් කවර අයිතිවාසිකමක් හෝ දේපළක් සම්බන්ධයෙන් ද, එම අයිතිවාසිකම හෝ දේපළ, එම ස්වේච්ඡ ආයතනය හෝ ස්ථාවර පදනම සමඟ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත්තම්, මෙම වගන්තියේ 1 වැනි හා 2 වැනි ජේදවල විධිවාන අදාළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවක දී, අවස්ථාවේෂිත පරිදි, 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවාන අදාළ විය යුතු ය.

(5) රාජුනාග ගෙවන්නා, එම රාජුයේ ම වාසිකයෙකු වන කළේ, රාජු භාග එම ගිවිසුම්කාර රාජුයේ උද්ගත වන ලෙස සැලකිය යුතු ය. එසේ වුවද, රාජු භාග ගෙවන්නා වූ තැනැත්තා ගිවිසුම්කාර රාජුයක වාසිකයෙකු වුවද, තොටුව ද, රාජු භාග ගෙවීමේ වගකීම භා බැඳුනු ස්ථීර ආයතනයක් හෝ ස්ථාවර පදනමක් ගිවිසුම්කාර රාජුයක මහු සතුව තිබේ නම් සහ එම රාජු භාග එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම මින් දරනු ලබන්නේ නම්, එවැනි අවස්ථාවක එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම පිහිටි රාජුයේ දී එම රාජු භාග උද්ගත වන ලෙස සැලකිය යුතු ය.

(6) ගෙවන්නා සහ අර්ථලාභී හිමිකරු අතර හෝ මූලුන් දෙදෙනාමා සහ වෙනත් යම් තැනැත්තෙකු අතර පවත්නා වියේ සම්බන්ධතාවයක් නිසා, පාවිචිතය, අධිනිවාසිකම හෝ තොරතුරු සැලකිල්ලට ගනිමින්, ගෙවනු ලබන රාජ්‍ය භාග එවැනි සම්බන්ධතාවයක් තොමැති විට ගෙවන්නා සහ ලබන්නා විසින් එකතුවය හැකිව තිබුණු ප්‍රමාණය ඉක්මවන විට, මෙම වගන්තියේ විධිවිධාන අදාළ විය යුත්තේ අවසානයට සඳහන් ප්‍රමාණයට පමණි. එම අවස්ථාවේ දී මෙම විපිළුමෙහි අනෙක් විධිවිධානයන් කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමින් ගෙවීම්වල අතිරික්තය එක් එක් ගිරිසංම්කාර රාජ්‍යයේ නිසියට අනුකූලව කවුදරත් බල්දර යන් විය යතු ය.

13 වැනි වගන්තිය

ප්‍රාග්ධන ලාභ

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, 6 වැනි වගන්තියේ 2 වැනි ඩේශයේ සඳහන් වූ ද, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටියා වූ ද, නිශ්චල දේපල අන්සතු කිරීමෙන් උපයා ගන්නා ලද ලාභ, එම අනෙක් රාජ්‍යයෙහි දී බද්ධ යටත් කළ හැකි ය.
  2. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, වත්කම්වලින් අඩකට වඩා අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි නිශ්චල දේපල ඇති සමාගමක කොටස් හෝ වෙනත් සංස්ථාවින අධිකිවාසිකමක් අන්සතු කිරීමෙන් උපයනු ලබන ලාභ එම අනෙක් රාජ්‍යයේ දී බද්ධ යටත් කළ හැකි ය.
  3. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායකට අයත් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි තිබෙන ස්ථීර ආයතනයක ව්‍යාපාර දේපලවලින් කොටසක් වන වංචල දේපල අන්සතු කිරීමෙන් හෝ ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකුට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි තිබෙන ස්ථාවර පදනමකට අදාළව ස්ථාවන පුද්ගලික සේවා සැපියීම සඳහා පවතින වංචල දේපල අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ, එම ස්ථීර ආයතනය (එය පමණක් හෝ සම්පූර්ණ ව්‍යවසාය සමග) හෝ එකී ස්ථාවර පදනම අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ ද ඇතුළුව, එම අනෙක් රාජ්‍යයෙහි දී බද්ධ යටත් කළ හැකි ය.

4. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් අන්තර් ජාතික ගමනා ගමනයෙහි යොදවන ලද නැව් හෝ ගුවන්යානා හෝ එවැනි නැව් හෝ ගුවන්යානා මෙහෙයවීමට අදාළ වෘත්ත දේපල, අන්සතු කිරීමෙන් ලබන ලාභ, එකී ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

5. මෙම වගන්තියේ පූර්ව ජේදය සඳහන් ඒවා හැර ඕනෑම දේපලක් අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ එම දේපල අන්සතු කරන්නා වාසිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

#### 14 වැනි වගන්තිය

##### ස්වාධීන පෞද්ගලික සේවා

(1) අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී ද බද්දට යටත් කළ හැකි පහත සඳහන් අවස්ථාවල දී හැර, වෘත්තීය සේවා හෝ ඒ හා සමාන ස්වභාවයේ වෙනත් ස්වාධීන ක්‍රියාකාරකම් වෙනුවෙන් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් ලබන ආදයම, එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය :

(අ) තම කටයුතු ඉටුකර ගැනීම සඳහා අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථාවර පදනමක් නිරන්තරව ඔහුට ඇති කළේ, එම ස්ථාවර පදනම සඳහා ආරෝපණය කළ හැකි ආදයම පමණක් අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය ; හෝ

(ඇ) මාස 12ක කාලපරිච්ඡේදයක් තුළ දී එකතුව දින 183 ක් ඉක්මවන කාලපරිච්ඡේදයක් හෝ කාලපරිච්ඡේදයන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ගත කරන විට එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී සිය කටයුතු විශ්‍රීලික පමණක් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

(2) "වෘත්තීය සේවා" යන පදයට ස්වාධීන තුළ වූ විද්‍යාත්මක, සාහිත්‍යමය, කලාත්මක, අධ්‍යාපනික හෝ ඉගැන්වීමේ ක්‍රියාකාරකම් මෙන් ම වෙදාළුවරුන්ගේ, නීතිඥීන්ගේ, ඉංජිනේරුවරුන්ගේ, ගෘහ නිර්මාණ ඕල්පීන්ගේ, දත්ත වෙදාළුවරුන්ගේ සහ ගණකාධිකාරීවරුන්ගේ ස්වාධීන කටයුතු විශේෂයෙන් ඇතුළත් වේ.

#### 15 වැනි වගන්තිය

##### පරායන්ත පෞද්ගලික සේවා

(1) 16, 18 සහ 19 වන වගන්තිවල විධිවිධානයන් ට යටත් ව, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු සේවා නියුක්තියක් වෙනුවෙන් උපයන වැළඳී, වෙනත සහ එවැනි වෙනත් පාරිග්‍රූහිකයන්, එකී සේවා නියුක්තියෙහි යෙදෙන්නේ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි නොවන්නේ නම්, එම රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් විය යුතු ය. එසේ සේවා නියුක්තියෙහි යෙදෙන්නේ නම්, එම සේවා නියුක්තියන් උපයන ලද පාරිග්‍රූහික එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී බද්දට යටත් කළ හැකි ය.

(2) 1 වැනි ජේදයේ විධිවිධානයන් හි කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි යෙදෙන සේවා නියුක්තියක් සම්බන්ධයෙන් උපයනු ලබන පාරිග්‍රූහිකය :

(අ) එම පාරිග්‍රූහිකය ලබන්නා අදාළ මූල්‍ය වර්ෂය ආරම්භ වන හෝ අවසන් වන යම් දොලොජ් මසක කාලපරිච්ඡේදයක් තුළ එකතුව දින 183 කට නොවැඩි කාලපරිච්ඡේදයක් හෝ කාලපරිච්ඡේදයන් එම අනෙක් රාජ්‍යයෙහි සිටින්නේ නම් ; සහ

(ඇ) එම පාරිග්‍රූහිකය, එකී අනෙක් රාජ්‍යයේ වාසිකයෙකු නොවන සේවා යෝජකයෙකු විසින් හෝ වෙනුවෙන් වෙවනු ලබන්නේ නම් ; සහ

(ඇ) එම පාරිග්‍රූහිකය, සේවා යෝජකයාට එකී අනෙක් රාජ්‍යයේ ඇති ස්ථිර ආයතනයකින් හෝ ස්ථාවර පදනමකින් දරනු නොලබන්නේ නම්.

එකී පළමුව සඳහන් කළ රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් විය යුතු ය.

(3) මෙම වගන්තියේ පුරුව විධිවිධානයන් හි කුමක් සඳහන් වුව ද, ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා මෙහෙයවනු ලබන නැවක හෝ ගුවන් යානයක කරනු ලබන සේවා නිපුණ්තියක් සම්බන්ධයෙන් උපයනු ලබන පාරිග්‍රහිකය, එම රාජ්‍යයේ දී බද්දව යටත් කළ හැකි ය.

#### 16 වැනි වගන්තිය

##### අධ්‍යක්ෂවරුන්ගේ ගාස්තු

ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසික වන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයක හෝ ඒ හා සමාන වෙනත් අංශයක සාමාජිකයෙකු වශයෙන් උපයන අධ්‍යක්ෂ ගාස්තු හා රේට සමාන ගෙවීම්, එම අනෙක් රාජ්‍යයේ දී බද්දව යටත් කළ හැකි ය.

#### 17 වැනි වගන්තිය

##### කලා ඕල්පීන් සහ ත්‍රිඩියන්

(1) 14 සහ 15 වැනි වගන්තිවල විධිවිධානයන් හි කුමක් සඳහන් වුව ද, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු නාටු, වලන විෂුපට, ගුවන් විදුලි විනෝදය සපයන්නෙකු හෝ රුපවාහිනී ඕල්පීයකු හෝ සංගිනියුකු වශයෙන් ස්වකිය පුද්ගලික ක්‍රියාකාරකම්වල අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී නිරත විමෙන් උපයනු ලබන ආදයම, එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දව යටත් කළ හැකි ය.

(2) විනෝදය සපයන්නෙකු හෝ ත්‍රිඩියකු විසින් එබදු ස්වකිය පුද්ගලික කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් වන ආදයම, එම විනෝදය සපයන්නාට ම හෝ ත්‍රිඩියාට ම නොව, වෙනත් තැනැත්තේකට උපවිත වන අවස්ථාවක දී, එම ආදයම 7 වැනි, 14 වැනි සහ 15 වැනි වගන්තිවල කුමක් සඳහන් වුව ද, විනෝදය සපයන්නාගේ හෝ ත්‍රිඩියාගේ කටයුතු ක්‍රියාත්මක වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දව යටත් කළ හැකි ය.

(3) විනෝදය සපයන්නෙකු හෝ ත්‍රිඩියකු විසින් ගිවිසුම්කාර රාජ්‍යයක දී සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වලින් උද්‍යත වන ආදයම, එම රාජ්‍යයට සංවාරය කරනු ලැබූයේ පුරුණ හෝ ප්‍රධාන වගයෙන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ හෝ එහි දේශපාලන උපකොට්‍යාසයක හෝ පළාත් පාලන ආයතනයක මහජන අරමුදල්වලින් නම් 1 වන සහ 2 වන ජේදවල විධිවිධාන අදාළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවක දී, අවස්ථාවෝවිත පරිදි 7 වැනි හෝ 14 වැනි හෝ 15 වැනි වගන්තිවල විධිවිධානවලට අනුකූලව ආදයම් බද්දව යටත් විය යුතු ය.

#### 18 වැනි වගන්තිය

##### විශ්‍රාම වැටුප්, වාර්ෂික සහ සමාජ ආරක්ෂණ ගෙවීම්

(1) 19 වැනි වගන්තියේ 2 වන ජේදයේ විධිවිධානයන් ට යටත් ව, අතිත සේවා නිපුණ්තිය සැලකිල්ලට ගෙන ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකුට ගෙවනු ලබන විශ්‍රාම වැටුප් සහ ඒ හා සමාන වෙනත් පාරිග්‍රහිකයන් එම රාජ්‍යයේ දී පමණක් බද්දව යටත් කළ යුතු ය.

(2) 1 වැනි ජේදයේ විධිවිධානයන් හි කුමක් සඳහන් වුව ද සහ 19 වැනි වගන්තියේ 2 වැනි ජේදයේ විධිවිධානයන් ට යටත් ව, ගිවිසුම්කාර රාජ්‍යයක් මගින් සමාජ ආරක්ෂණ ව්‍යවස්ථාවක් යටතේ හෝ ගිවිසුම්කාර රාජ්‍යයක් මගින් සමාජ සුහාසාධන කාර්යයන් සඳහා සංවිධානය කර යම් පොදු යෝජනා ක්‍රමයක් යටතේ ගෙවන ලද විශ්‍රාම වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ, කළින් කළ හෝ එකවර ගෙවන වන්දී මුදලක් වූයේ නමුදු හෝ ගිවිසුම්කාර රාජ්‍යයකින් උද්‍යතවන යම් වාර්ෂිකයක්, එම රාජ්‍යයේ දී බද්දව යටත් කළ හැකි ය.

(3) මෙම වගන්තියේ යෙදී ඇති “වාර්ෂික” යන පදනයන්, මුදලින් හෝ මුදලේ විවිධාකමේ ප්‍රමාණවන් හා සම්පූර්ණ ප්‍රතිඵ්‍යාවක් වෙනුවෙන් ගෙවීම් කිරීම් බැඳුයාවක් යටතේ, පුද්ගලයකගේ ආයුකාලය තුළ දී හෝ නිශ්චිතව සඳහන් කරන ලද හෝ නිශ්චිත කළහැකි කාලපරිච්ඡේදයක් තුළ දී ප්‍රකාශිත වේලාවන්හි දී කාලීනව ගෙවිය යුතු වන ප්‍රකාශිත මුදලක් අදහස් වේ.

#### 19 වැනි වගන්තිය

##### ආණ්ඩුවේ සේවය

(1) (අ) ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ දේශපාලන උප කොට්‍යාසයක් හෝ එහි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් රාජ්‍යය, උප කොට්‍යාසය, ව්‍යවස්ථාපිත මණ්ඩලය හෝ පළාත් පාලන ආයතනය වෙත කරන ලද

සේවාවන් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන වේතන, වැටුප් සහ වෙනත් සමාන පාරිග්‍රෑමික එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

(අ) කෙසේ වුවද, එම සේවාවන් ඉටු කරන ලද්දේ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී නම් සහ එකී පුද්ගලයා එම අනෙක් රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම් මිහු :

(i) එම අනෙක් රාජ්‍යයේ ජාතිකයෙකු වේ නම් ; හෝ

(ii) ඩුඩෙක් එම සේවාවන් ඉටු කිරීමේ කාර්යය සඳහා ම එම රාජ්‍යයේ වාසිකයෙකු බවට පත් නොවූ තැනැත්තෙකු නම් ;

එවැනි වේතන, වැටුප් හා වෙනත් සමාන පාරිග්‍රෑමිකයන් එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

2. (අ) 1 වන තේදයේ කුමක් සඳහන් වුවද, ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උප කොට්ඨාසයක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ ඒවායින් ඇති කරන ලද අරමුදල් වලින් එම රාජ්‍යය, උප කොට්ඨාසය, ව්‍යවස්ථාපිත මණ්ඩලය හෝ පළාත් ආයතනය වෙත ඉටු කරන ලද සේවාවන් වෙනුවෙන් යම් පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන යම් විශාම වැටුපක් හෝ අනෙකුත් රේ සමාන පාරිග්‍රෑමික එම රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

(ආ) කෙසේ වුවද, එම පුද්ගලයා එකී අනෙක් රාජ්‍යයෙහි වාසිකයෙකු සහ ජාතිකයෙකු වන්නේ නම් එවැනි විශාම වැටුප් සහ අනෙකුත් රේ සමාන පාරිග්‍රෑමික අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

3. ගිවිසුම්කාර රාජ්‍යයක්, එහි දේශපාලන උප කොට්ඨාසයක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඉටු කරන ලද සේවාවන්ට අදාළ වන වැටුප්, වේතන, විශාම වැටුප් සහ වෙනත් සමාන පාරිග්‍රෑමිකයන්ට 15, 16, 17 සහ 18 වැනි වගන්තිවල විධිවිධාන අදාළ විය යුතු ය.

## 20 වැනි වගන්තිය

### යිජ්‍යයන් සහ අභ්‍යාසලාභීන්

1. ගිවිසුම්කාර රාජ්‍යයකට පැමිණීමට පුරුවාසන්නයෙහි අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි වාසිකයෙකු වූ හෝ වන, ස්වකිය අධ්‍යාපනය හෝ පුහුණුව යන කාර්යයන් සඳහා පමණක් පළමුව සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයෙහි සිටින ඕනෑම සිංහයෙකු, ආඩුතිකයෙකු හෝ ව්‍යාපාරික, තාක්ෂණික, කාමිකාරීමික හෝ වනවගා අභ්‍යාසලාභීයෙකු තමන්ගේ නඩත්තුව, අධ්‍යාපනය හෝ පුහුණුව සම්බන්ධ කාර්යයන් සඳහා ලබන ගෙවීම් එම රාජ්‍යයන් පරිඛාහිර ප්‍රහවයන්ගෙන් මිහු වෙත ගෙවනු ලැබේ නම්, එම පළමුව සඳහන් රාජ්‍යයේ දී බද්දට යටත් නොකළ යුතු ය.

2. ගිවිසුම්කාර රාජ්‍යයක උසස් අධ්‍යාපනය සඳහා වන විශ්ව විද්‍යාලයක හෝ වෙනත් ආයතනයක ඕනෑම සිංහයෙකු හෝ ව්‍යාපාරික, තාක්ෂණික, කාමිකාරීමික හෝ වනවගා අභ්‍යාසලාභීයෙක්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයට පැමිණීමට පුරුවාසන්නයෙහි පළමුව සඳහන් කළ රාජ්‍යයෙහි වාසිකයෙකු වූ හෝ වන සහ දින 183 ක් නොඳුක්මවන අඛණ්ඩ කාලපරිච්ඡේදයක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි සිටින විට, එම රාජ්‍යයේ දී ඉටුකරන සේවා වෙනුවෙන් ලබන පාරිග්‍රෑමික, එම පාරිග්‍රෑමික මිහුගේ අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා වනතාක් දුරට හා මිහුගේ නඩත්තුව සඳහා අවශ්‍ය වන ඉපැයිම් වනතාක් දුරට, එම අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් නොකළ යුතු ය.

## 21 වැනි වගන්තිය

### වෙනත් ආදයම්

1. මෙම ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි ස්ථිර ආයතනයක් මගින් එකී රාජ්‍යයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි නම් හෝ එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් විය යුතු ය.

2. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි ස්ථිර ආයතනයක් මගින් එකී රාජ්‍යයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි නම් හෝ එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් විය යුතු ය.

ත්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත්තාම්, 6 වන වගන්තියේ 2 ජේදයේ අර්ථ දක්වා ඇති පරිදි නිශ්චල දේපලවලින් ලැබෙන ආදයම හැර අනෙකුත් ආදයම්වලට මෙම වගන්තියේ 1 ජේදයේ විධිවිධාන අදාළ තොවිය යුතු ය. එබදු අවස්ථාවන්හි දී 7 වන වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අවස්ථාවේ විත පරිදි අදාළ විය යුතු ය.

3. 1 වන සහ 2 වන ජේදයන්හි විධිවිධානවලට කුමක් සඳහන් වුවද, මෙම ගිවිසුමෙහි පුරුව වගන්තිවල සඳහන් තොවන, අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයේ දී උදාහරණ පිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙකුතේ ආදයම් අයිතමයන් එම අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයේ දී ද බද්දව යටත් කළ හැකි ය.

## 22 වැනි වගන්තිය

### ප්‍රතිලාභ සීමා කිරීම

1. ගිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙකු වන සහ අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයන් ආදයම් උපයන තැනැත්තක විසින් මෙම ගිවිසුමේ විධිවිධානවලින් වාසි ලබාගැනීම ප්‍රධාන අරමුණ හෝ ප්‍රධාන අරමුණුවලින් එකක් ලෙස එම ආදයම් අයිතමයන් ඇති කිරීම හෝ සැකසීම සිදුකරන්නේ නම්, වෙනත් ආකාරයකින් මෙම ගිවිසුමෙහි විධිවිධාන සලසා තොමැත්තෙන් නම් බදු අයකිරීමෙන් සහනයක් ලබා ගැනීමට හිමිකමක් තොවිය යුතු ය.

2. 1 වන ජේදය යටතේ නිර්ණයක් කිරීමේ දී, අදාළ නිසි බලධාරයා හෝ බලධාරීන් විසින් සලකා බලනු ලබන අනෙක් සාධක අතර ආදයම් වටිනාකම සහ ස්වභාවය, ආදයම උපයාගැනු ලැබීමට හේතු වූ තත්ත්වයන්, ගනුදෙනුව සඳහා සහභාගී වූ පාර්ශ්වකරුවන්ගේ සඳහන් කරන ලද අතිලාභය සහ තීත්තානුකූලව හෝ සත්‍යවායාගෙන් ම, සාපුරුව හෝ වත්තුව පාලනය කරනු ලබන හෝ අරපලාතිව තිම්වන තැනැත්තාගේ (i) ආදයම හෝ (ii) එම ආදයම ගෙවීම හෝ ලැබීම සමග සම්බන්ධිත ගිවිසුමිකාර රාජ්‍යයේ/රාජ්‍යයන්හි වාසික වන තැනැත්තාගේ/තැනැත්තන්ගේ අනන්තතාවය සහ වාසිකත්වය, පිළිබඳව සලකා බැලීමට හිමිකම් තිබිය යුතු ය.

## 23 වැනි වගන්තිය

### ද්‍රීවිත්ව බදුකරණය ඉවත් කිරීම

1. ගිවිසුමිකාර රාජ්‍යයන්ගෙන් ක්වරක හෝ බලපෑවන්නා නීති, අදාළ ගිවිසුමිකාර රාජ්‍යයන්හි දී ආදයම් මත බදු අයකිරීම තවදුරටත් පාලනය කරනු ඇතේ. ආදයම ගිවිසුමිකාර රාජ්‍යයන් දෙකෙහිදී ම බද්දව යටත් වන්නේ නම්, ද්‍රීවිත්ව බදුකරණයෙන් සහනය ලබාදීම මෙම වගන්තියේ පහත සඳහන් ජේදයන්ට අනුකූලව සිදු කරනු ඇතේ.

2. අන්තර්ජාතික ද්‍රීවිත්ව බදුකරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් (එහි පොදු මූලධර්මයට අනිසි බලපෑමක් තොවන අපුරින්) ගින්ලන්තයේ ආදාළ තොතික විධිවිධානයන්ට යටත්ව, පහත සඳහන් පරිදි ගින්ලන්තයේ දී ද්‍රීවිත්ව බදුකරණය ඉවත් කිරීම සිදු කළ යුතු ය.

(අ) ගින්ලන්තයේ වාසිකයෙකු මෙම ගිවිසුමේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකාවේ දී බදු අයකළ හැකි ආදයමක් උපයන විට 'ඇ' වන අනුජේදයේ විධිවිධානයන්ට යටත්ව, එම තැනැත්තාගේ එම ආදයමට අදාළව ආගණනය කරන ලද ගින්ලන්ත බද්දෙන් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සහ මෙම ගිවිසුමට අනුකූලව ශ්‍රී ලංකාවේ දී ගෙවූ බද්දව සමාන ප්‍රමාණයක් අවශ්‍ය කිරීමක් ලෙස ගින්ලන්තය ඉඩියිය යුතු ය.

(ආ) ශ්‍රී ලංකාවේ වාසිකයෙකු වන සමාගමක් විසින් ගින්ලන්තයේ වාසිකයෙකු වන සහ ලාභාංග ගෙවන සමාගමේ ජන්දය ප්‍රකාශ කිරීමේ බලයෙන් අවම වගනෙන් සියලු 10 ක් සාපුරුව පාලනය කරනු ලබන සමාගමකට, ගෙවනු ලබන ලාභාංග ගින්ලන්ත බද්දෙන් නිදහස් විය යුතු ය.

(ඇ) මෙම ගිවිසුමේ වෙනත් විධිවිධානයන් හි කුමක් සඳහන් වූව ද, ශ්‍රී ලංකාවේ වාසිකයෙකු වන සහ ගින්ලන්ත බදුකරණ නීතිය යටතේ දෙවන වගන්තියේ සඳහන් ගින්ලන්ත බදුවලට අදාළව ගින්ලන්තයේ වාසිකයෙකු ලෙස ද සලකනු ලබන ප්‍රශ්නගැලයෙකු, ගින්ලන්තයේ දී බද්දව යටත් කළ හැකි ය. කෙසේ වූව ද, ගින්ලන්තය විසින් 'ඇ' අනුජේදයේ සඳහන් විධිවිධානවලට අනුකූලව, ගින්ලන්ත බද්දෙන් අඩුකිරීමක් ලෙස ආදයම මත ගෙවන ලද යම් ශ්‍රී ලංකා බද්දකට ඉඩ ලබාදිය යුතු ය. මෙම ජේදයේ විධිවිධාන ආදාළ විය යුත්තේ ගින්ලන්ත ජාතිකයන් සඳහා පමණි.

3. ශ්‍රී ලංකා වාසිකයෙකු මෙම ගිවිසුමේ විධිවිධානවලට අනුකූලව, ගින්ලන්තයේ දී බදු අයකළ හැකි ආදයමක් ගින්ලන්තයේ දී උපයන විට, එම ආදයම වෙනුවෙන් ගෙවිය යුතු ගින්ලන්ත බදු ප්‍රමාණය, එම වාසිකයාට එම ආදයම වෙනුවෙන් පනත්තු ලබන ශ්‍රී

ලංකා බදු වෙනුවෙන් බැරක් ලෙස ඉඩිය යුතු ය. එසේ වූවද එම බැර ප්‍රමාණය එම ආදයමට ආරෝපණය කළ හැකි ශ්‍රී ලංකා බද්දේ එම කොටස නො ඉක්මිය යුතු ය.

4. මෙම ගිවිසුමේ යම් විධිවිධානයකට අනුකූලව, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් උපයනු ලබන ආදයම එකී රාජ්‍යයේ දී බද්දෙන් තිබූ වන අවස්ථාවක එම රාජ්‍යය එවැනි තැනැත්තකුගේ ඉතිරි ආදයම මත බදු ගණනය කිරීමේ දී එසේ බද්දෙන් තිබූ වන කරන ලද ආදයම සැලකිල්ලට ගත යුතු ය.

## 24 වැනි වගන්තිය

### වෙනස් ලෙස නොසැලකීම

1. එක් ගිවිසුම්කාර රාජ්‍යයක රටවැසියන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී එම අනෙක් රාජ්‍යයේ ඒ හා සමාන තත්ත්වයේ සිටින රටවැසියන්ට වඩා වෙනස් වූ හෝ දැරීමට වඩාන් දුෂ්කර වූ යම් බදු අයකිරීමකට හෝ ඒ හා සම්බන්ධ යම් අවශ්‍යතාවයකට විශේෂයෙන් වාසිකහාවය සලකා යටත් කරනු නොලැබිය යුතු ය. 1 වැනි වගන්තියේ විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයන් එකක හෝ දෙකකිම වාසිකයන් නොවන තැනැත්තන්ට ද මෙම විධිවිධානය අදාළ වේ.

2. එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් සතු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ඇති ස්ථීර ආයතනයක් මත, එම කටයුතුවලම නියැලන අනෙක් රාජ්‍යයේ ව්‍යවසායන් සම්බන්ධයෙන් වන බදුකරණයට වඩා අඩු වාසි සැලසෙන පරිදි එකී අනෙක් රාජ්‍යයේ දී බදු අය නොකළ යුතු ය. ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් සිය වාසිකයන්ට සිටිල් තත්ත්වය හෝ පවුල්ල වගකීම් හේතුකාට ගෙන බදු කාර්යය සඳහා දෙනු ලබන පොලෝලික මීමානා, සහන සහ අඩුකිරීම්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයන්ට ලබාදීමට මෙම විධිවිධානය මින් බැඳෙනු ඇතැයි යනුවෙන් තේරුම් නොගත යුතු ය.

3. 9 වන වගන්තියේ 1 වන ජේදයේ, 11 වන වගන්තියේ 7 වන ජේදයේ හෝ 12 වන වගන්තියේ 6 වන ජේදයේ විධිවිධාන බලපාන අවස්ථාවල දී හැර ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට වෙනු ලබන පොලී, රාජ්‍යභාග සහ අනෙකුත් වියහියදම් එවැනි ව්‍යවසායක බදු අය කළ හැකි ලාභ නිර්ණය කිරීමේ කාර්යය සඳහා පළමු සඳහන් රාජ්‍යයේ වාසිකයෙකුට වෙනු ලැබූ ආකාරයට එම කොන්දේසි යටතේ ම අඩුකළ යුතු ය.

4. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායන් හි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් වශයෙන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු හෝ වාසිකයන් වැඩි දෙනෙකු විසින් සංපුර්වම හෝ වක්‍රාකාරයෙන් අයත් කරගෙන සිටින කළේහි හෝ පාලනය කරනු ලබන කළේහි, එකී පළමුව සඳහන් රාජ්‍යයේ එබදු වෙනත් ව්‍යවසායන් යටත් වන හෝ යටත් කළහැකි වන බදුවලට හෝ ඒ හා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවයන්ට වඩා වෙනස් වූ හෝ ඉසිලීමට වඩා දුෂ්කර වූ කිසිදු බද්දකට හෝ ඒ හා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවයන්ට එකී පළමුව සඳහන් රාජ්‍යයෙහි දී යටත් කරනු නොලැබිය යුතු ය.

5. 2 වැනි වගන්තියේ විධිවිධානයන් හි කුමක් සඳහන් වූව ද, මෙම වගන්තියේ විධිවිධාන සැම වර්ගකටම සහ විස්තරයකට ම අයත් බදු සම්බන්ධයෙන් අදාළ වේ.

## 25 වැනි වගන්තිය

### අනෙකාන්ත එකගත්ව ක්‍රියා පිළිවෙළ

(1) ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකකන් එකක හෝ දෙකකිම ක්‍රියාවන් හි ප්‍රතිඵ්‍යුතුක් වශයෙන් මෙම ගිවිසුම්කාර විධිවිධානයන්ට අනුකූල නොවන අයුරින් තමා බදුකරණයට පාතු වන්නේ යයි හෝ එසේ පාතු වී ඇතැයි යම් තැනැත්තකු සලකන අවස්ථාවක, එකී රාජ්‍යයන්හි අභ්‍යන්තර නීති මගින් සලසා ඇති ප්‍රතිකරණයන් නොසලකා, මහු වාසිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයේ නීසි බලධාරයා වෙත හෝ ඔහුගේ සිද්ධිය, 24 වැනි වගන්තියේ 1 වැනි ජේදය යටතට පත්වේ නම්, ඔහු ජාතිකයෙකු වන රාජ්‍යයේ නීසි බලධාරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට හැකි ය. මෙම ගිවිසුම්කාර විධිවිධානවලට අනුකූල නොවන බදුකරණය උද්ගතවීමට හේතුවන ක්‍රියාව පිළිබඳ ප්‍රථම දුන්වීමෙන් වර්ෂ තුනක් ඇතුළත එකී කරුණු ඉදිරිපත් කිරීම කළ යුතු ය.

(2) විරෝධතාවය යුත්ති සහගත යයි නීසි බලධාරයාට පෙනී යන්නේ නම් සහ තත්ත්ව යෝගී විසඳුමක් කරා එලඹීමට ඔහු අපාහාසන් වන්නේ නම්, මෙම ගිවිසුම්කාර අනුකූල නොවන බදුකරණය වළක්වාලීමේ අදහසින්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීසි බලධාරයා සමග අනෙකාන්ත එකගත්වයෙන් තත්ත්වය නිරාකරණය කර ගැනීමට උත්සාහ කළ යුතු ය. ගිවිසුම්කාර රාජ්‍යයන්හි දේශීය නීතිවල ඇති කාලය පිළිබඳ යම් සීමාවන් නොසලකා, එළඹී යම් එකගතතාවයක් කළ යුතු ය.

(3) මෙම ගිවිසුම අර්ථතිරූපණය කිරීම හෝ අදාළ කිරීම සම්බන්ධයෙන්, යම් දුෂ්කරතාවයක් හෝ සැකයක් පැන නගි නම් ඒවා අනෙකානා එකගත්වයෙන් නිරාකරණය කරගැනීමට ගිවිසුම්කාර රාජ්‍යවල නිසි බලධරයන් උත්සාහ කළ යුතු ය. මෙම ගිවිසුමෙහි විධිවිධාන සලසා තොමැති අවස්ථාවන්හි දී ද, ද්විත්ව බදුකරණය ඉවත් කිරීම සඳහා මුළුන් සාමුහිකව සාකච්ඡා කළ යුතු ය.

(4) පෙර සඳහන් ජේදවල අර්ථ සම්බන්ධයෙන් එකගතතාවයකට එළඹීමේ කාර්යය සඳහා ගිවිසුම්කාර රාජ්‍යවල නිසි බලධාරීන්ට කෙළින්ම එකිනෙකා අතර අදහස් යුවමාරු කරගත හැකි ය.

## 26 වැනි වගන්තිය

### තොරතුරු යුවමාරු කර ගැනීම

1. මෙම ගිවිසුමෙහි විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ වන්නේ යැයි පුරුව නිගමනයකට එළඹීය හැකි වන්නා වූ හෝ බදුකරණය මෙම ගිවිසුමට ප්‍රතිචිරුද්ධ තොවන ගිවිසුම්කාර රාජ්‍යයන් හෝ ඒවායේ දේශපාලන උප කොට්ඨාස හෝ පළාත් පාලන ආයතන වෙනුවෙන් පනවන ලද ඕනෑම විස්තරයකට අයන් බදු සම්බන්ධයෙන් වන නීතින් පරිපාලනය හෝ බලාත්මක කිරීම සඳහා තොරතුරු ගිවිසුම්කාර රාජ්‍යයන්ගේ නිසි බලධරයන් විසින් යුවමාරු කර ගත යුතු ය. තොරතුරු යුවමාරු කර ගැනීම 1 වැනි සහ 2 වැනි වගන්තිවලින් සිමා තොවේ.

2. 1 වන ජේදය යටතේ ගිවිසුම්කාර රාජ්‍යයකට ලැබෙන යම් තොරතුරු, එම රාජ්‍යයේ දේශීය නීති යටතේ ලබාගත් තොරතුරු රහස්‍ය සේ සලකන පරිදීදෙන් ම සැලකිය යුතු අතර, පළමුවන ජේදයෙහි සඳහන් බදුවලට අදාළ තක්සේරු කිරීම හෝ අය කිරීම, ඒ සම්බන්ධයෙන් බලාත්මක කිරීම හෝ නඩු පැවරීම හෝ එම බදු සම්බන්ධ වන අභියාචනා නීත්‍යය කිරීම හෝ ඒවාට අදාළ යම් මග හැරුණු කාරණයකට සම්බන්ධ තු යම් තැනැත්තන්ට හා බලධරයන්ට (උසාවී හා පරිපාලන මණ්ඩල ද ඇතුළුව) පමණක් හෙළි කළ යුතු ය. එවැනි තැනැත්තන්ට හා බලධරයන්ට එවැනි කටයුතු සඳහා පමණක් මෙම තොරතුරු හාවිතා කළ හැකි ය. මුළුන්ට ප්‍රසිද්ධ උසාවී කටයුතුල දී හෝ අධිකරණ තීන්දුවල දී එම තොරතුරු හෙළි කළ හැකි ය. ඉහත කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් ලබා ගන්නා වූ තොරතුරු, එකී තොරතුරු රාජ්‍යයන් දෙකෙකීම බලපැවැත්වෙන නීති රිති යටතේ වෙනත් කාර්යයන් සඳහා හාවිත කරනු ලැබිය හැකි නම් සහ සැපයුම්කාර රාජ්‍යයන් හි නිසි බලධරයන් විසින් එවැනි හාවිතයක් සඳහා අවසර දෙනු ලබන්නේ නම් වෙනත් කාර්යයන් සඳහා යොදාගනු ලැබිය හැකි ය.

3. 1 වැනි සහ 2 වන ජේදයන්හි විධිවිධාන මගින් ගිවිසුම්කාර රාජ්‍යයක් මත පහත සඳහන් බැඳීම් පැනවෙන්නේ යයි කිසිදු අවස්ථාවක දී තේරුම් තො ගත යුතු ය :

(අ) එම ගිවිසුම්කාර රාජ්‍යයේ හෝ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීති හෝ පරිපාලනමය හාවිතයන් වලින් වෙනත් ආකාරයට පරිපාලනමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම ;

(ආ) එම ගිවිසුම්කාර රාජ්‍යයේ හෝ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීති යටතේ හෝ සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියේ දී ලබාගත තොහැකි තොරතුරු සැපයීම ;

(ඇ) යම් වෙළද, ව්‍යාපාරික, කාර්මික, වාණිජ හෝ වෘත්තීය රහස්‍යක් හෝ වෙළද ක්‍රියාවලියක් හෝ රජයේ ප්‍රතිපත්තියට පටහැනි වන යම් තොරතුරු සැපයීම (Ordre Public).

4. මෙම වගන්තියට අනුකූලව යම් ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් තොරතුරු අපේක්ෂා කරන්නේ නම්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යය විසින් තම බදු පරමාර්ථයන් සඳහා එවැනි තොරතුරු අවශ්‍ය තොවන්නේ වූව ද, අපේක්ෂා තොරතුරු ලබා ගැනීම පිණිස එකී තොරතුරු රස්කිරීමේ ක්‍රියා මාර්ග හාවිතා කළ යුතු ය. පුරුව වාක්‍යයෙහි වූ බැඳීම 3 වන ජේදයේ සඳහන් සීමාවන්ට යටත් වන නමුත් කිසිදු අවස්ථාවකදී එකී සීමාවන් මගින් ගිවිසුම්කාර රාජ්‍යයක්, යුදෙක් එවැනි තොරතුරු සම්බන්ධයෙන් දේශීය වශයෙන් උනන්දුවක් නැති නිසාම එම තොරතුරු සපයා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩිම්ක් ලෙස තේරුම් තොගත යුතු ය.

5. තොරතුරු බැංකුවක්, වෙනත් මූල්‍යාගතනයක්, නියෝජිත ආයතනයක් වෙනුවෙන් හෝ පිත කොමිෂමලක හාරකරු වශයෙන් නාමිකයෙකු හෝ තැනැත්තෙනු හාරයේ පැවතීම හේතුවෙන්ම හෝ එය තැනැත්තෙනුගේ අයිතිය පිළිබඳ හිමිකම්වලට

සම්බන්ධ වූවක් නිසාම තුදෙක් එම තොරතුරු සපයාදීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දීමක් ලෙස 3 වන ජේදයේ සඳහන් විධිවිධාන වටහා නොගත යුතු ය.

## 27 වැනි වගන්තිය

**රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල සාමාජිකයින් සහ කොන්සල් තනතුරු**

ජාත්‍යන්තර නීතියේ පොදු නීති රීති යටතේ හෝ වියෙෂ ගිවිසුම්වල විධිවිධාන යටතේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩලවල සාමාජිකයින්ගේ හෝ කොන්සල් තනතුරුවල මුළු වරප්‍රසාද කෙරෙහි මෙම ගිවිසුමේ කිසිවක් බල නොපැ යුතු ය.

## 28 වැනි වගන්තිය

**බලාත්මක වීම**

1. මෙම ගිවිසුම බලාත්මක වීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ඇති බව ගිවිසුම්කාර රාජ්‍යයන්හි ආණ්ඩු විසින් එකිනෙකාට දැන්විය යුතු ය.

2. 1 වන ජේදයේ සඳහන් දැනුම්වලින් දෙවනුව සිදුකරන දැනුම් දීමේ දිනෙන් දින 30 කට පසුව, මෙම ගිවිසුම බලාත්මක විය යුතු අතර, මෙම ගිවිසුමේ විධිවිධාන :

(අ) ගින්ලන්තය සම්බන්ධයෙන් :

- (i) ප්‍රහවයේ දී රඳවා ගනු ලැබූ බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වන වර්ෂයට ඉක්තිව ම එළඹීන ලින් වර්ෂයේ ජනවාරි මස 1 වැනි දින හෝ ඉන්පසුව උපයන ආදයම වෙනුවෙන් ;
- (ii) ආදයම මත අනෙකුත් බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වන වර්ෂයට ඉක්තිව එළඹීන ලින් වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින හෝ ඉන්පසුව ආරම්භවන යම් බදු වර්ෂයක් සඳහා අය කළ හැකි බදු වෙනුවෙන්.

(ආ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් :

- (i) ප්‍රහවයේ දී රඳවා ගනු ලැබූ බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වන වර්ෂයට ඉක්තිව ම එළඹීන ලින් වර්ෂයේ ඇප්‍රේල් මස 1 වැනි දින හෝ ඉන්පසුව ගෙවන ලද හෝ බැර කරන ලද මුදල් ප්‍රමාණයන් වෙනුවෙන් ;
- (ii) ආදයම මත අනෙකුත් බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වන වර්ෂයට ඉක්තිව එළඹීන ලින් වර්ෂයේ ඇප්‍රේල් මස 01 වැනි දින හෝ ඉන්පසුව ආරම්භවන මුළු වර්ෂය වෙනුවෙන්.

අදාළ විය යුතු ය.

3. ගින්ලන්ත ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ආදයම මත සහ ප්‍රාග්ධනය මත තු බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා වූ 1982 මැයි මස 18 වැනි දින හෝසින්කි හි දී (Helsinki) අන්සන් තබන ලද (මෙහි මින් මතු "1982 ගිවිසුම" ලෙස හඳුන්වනු ලබන) ගිවිසුම, 2 වන ජේදයේ විධිවිධානවලට අනුකූලව, මෙම ගිවිසුම අදාළ වන බදු සම්බන්ධයෙන් අවසන් විය යුත්තේ ය. 1982 ගිවිසුම, මෙම ජේදයේ ප්‍රස්ථාව විධිවිධානයට අනුව බලාත්මක වන අවසන් දිනෙන් පසුව, අවසන් විය යුත්තේ ය.

## 29 වැනි වගන්තිය

**අවසන් කිරීම**

ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් අවසන් කරනු ලබන තෙක් මෙම ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර පහක කාල පරිවිෂේෂයකින් පසුව එළඹීන යම් ලින් වර්ෂයක් අවසන්වීමට අවම වශයෙන් මාස හයකට පෙර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා අවසන් කිරීම පිළිබඳ නිවේදනයක් මිනින් කටර හෝ ගිවිසුම්කාර රාජ්‍යකට මෙම ගිවිසුම අවසන් කළ හැකි ය.

එවැනි අවස්ථාවක දී,

(අ) ගින්ලන්තය සම්බන්ධයෙන් :

- (I) ප්‍රහවයේ දී රඳවා ගනු ලැබූ බදු සම්බන්ධයෙන්, නිවේදනය ලබාදුන් වර්ෂයට ඉක්තිවම එලැමින ලින් වර්ෂයේ ජනවාරි මස 1 වන දින හෝ ඉන්පසුව උපයන ආදයම වෙනුවෙන් ;

(II) ආදයම මත අනෙකුත් බදු සම්බන්ධයෙන් නිවේදනය ලබාදුන් වර්ෂයට ඉක්තිවම ම එලැමින ලින් වර්ෂයේ ජනවාරි මස 1 වැනි දින හෝ ඉන්පසුව ආරම්භවන යම් බදු වර්ෂයක් සඳහා ප්‍රයාග්‍රී බදු වෙනුවෙන් ;

(ඇ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් :

- (I) ප්‍රහව්දයේ දී රඳවා ගනු ලබන බදු සම්බන්ධයෙන්, නිවේදනය ලබාදුන් වර්ෂයට ඉක්තිවල එළැමින ලික් වර්ෂයේ අප්‍රේල් මස 1 වැනි දින හෝ ඉන්පසුව ගෙවන ලද හෝ බැර කරන ලද මූදල් ප්‍රමාණයන් වෙනුවෙන් ;

(II) ආයෝම් මත බදු සම්බන්ධයෙන්, නිවේදනය ලබාදුන් වර්ෂයට ඉක්තිවල ම එළැමින ලින් වර්ෂයේ අප්‍රේල් මස 1 වැනි දින හෝ ඉන්පසුව ආරම්භවන යම් මූල්‍ය වර්ෂයක් වෙනුවෙන් ;

මෙම ගිවිසුම ක්‍රියාත්මක වීම අවසන් වන්නේ ය.

මෙහි සාක්ෂි වියයෙන් ඒ සඳහා විධීමත් පරිදි බලය පවරනු ලැබූ මෙහි පහත සඳහන් කරන අය මෙම ගිවිපූමට අන්තර් තබන ලදී.

එක හා සමාන ලෙස බල සහිත සියලුම පායිත්තෙන් යුතුක්ත සිංහල, රිත්ත්වන්ත හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් එවඟත් දෙකකින් යුතු ව 2016 මික්කොට්ටර මස 06 වන දින කොළඹ දී, අන්සන් තබන ලදී. අර්ථ නිරුපනයේ දී ප්‍රතිචිරදේශනාවයක් ඇති ව්‍යවහාරක් ඉංග්‍රීසි පායි බල පැවැත්විය යුතු ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  
ජනරජයේ ආණ්ඩුව වෙනුවෙන්.

ଗିନ୍ଧିଲନ୍ଧିତ ଫନରତରେ  
ଆଣ୍ଟେବୁବ ଲେନ୍ଦୁଲେନ୍ଦୁ.